

## LANGUAGE IDENTITY IN AMAWATURA AND BUTHSARANA

C.B.Wanigasingha<sup>1</sup> and A.M.S.K.Aththanayaka<sup>2</sup>

### Abstract

This research critically examines the linguistic identity within the renowned literary works "Amavathura" and "Butsarana," situated in the historical tapestry of Sri Lankan literature, with a primary focus on unravelling the profound linguistic complexities during the Polonnaru period. Employing a comprehensive literature review methodology, the study draws on existing scholarly works, historical documents, and linguistic analysis. "Amavathura" emerges as a significant work, serving as a sermon characterized by assimilating a distinctive Pali rule. Gurulugomin's preference for a Pali-disciplined style, reminiscent of the Magadha language during the Anuradhapura period, sets "Amavathura" apart from the mixed Sinhala prevalent in the Polonnaru period. The stylistic choice, known as Matasilutu, involves the strategic interspersion of long and short sentences, drawing inspiration from the disciplined structure of Pali. Conversely, examining the language style in "Butsarana" reveals a growing inclination towards a mixed Sinhala style resonating with popular taste. As a conceptual catalyst, "Butsarana" employs a simple yet profound language accessible to common readers. This research aims to provide a nuanced understanding of language identity in the broader context of Sri Lankan literature, contributing to scholarly discourse on linguistic evolution. Anticipated outcomes include a detailed exploration of the prose styles influencing the development of mixed Sinhala. Recommendations derived from this study may guide further research into the intricate relationships between language, culture, and literature, fostering a deeper appreciation for the historical and linguistic nuances embedded in these significant literary works.

**Keywords:** Amavathura, Butsarana, Language Identity.

<sup>1</sup> Lecturer, ICT Centre, Gampaha Wickramarachchi University of Indigenous Medicine

Email: [chamaleew@kln.ac.lk](mailto:chamaleew@kln.ac.lk)  <https://orcid.org/0009-0003-2806-2297>

<sup>2</sup> Assistant Media Officer, Communication & Media Unit, University of Kelaniya

Email: [sameerak@kln.ac.lk](mailto:sameerak@kln.ac.lk)  <https://orcid.org/0009-0000-1650-7146>



Accepted the revised version: 01 December 2023. This work is licensed under C BY-SA 4.0. To view a copy of this license, visit <http://creativecommons.org/licenses/by-sa/4.0/>

## අමාවතුරෙහි හා බුත්සරණයේ හාජා අනන්තතාව

### සාරසංක්ෂේපය

මෙම පර්යේෂණය ශ්‍රී ලාංකේය සාහිත්‍යය තුළ වන "අමාවතුර" සහ "බුත්සරණ" යන සුප්‍රසිද්ධ සාහිත්‍ය කාන්ති තුළ ඇති හාජාමය අනන්තතාවය විවේචනාත්මකව විමර්ශනය කරන අතර, පොලොන්නරු යුගයේ ගැඹුරු හාජාමය සංකීර්ණතා හෙළිදරව් කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කර ඇත. එතිනාසික ලේඛන සහ හාජාමය විශ්ලේෂණ අධ්‍යයනයෙන්, ප්‍රාථල් සාහිත්‍ය සමාග්‍රෝවන ක්‍රමවේදයක් හාවිත කරමින් මෙම අධ්‍යාය්‍යය සිදු කරන දේ. "අමාවතුර" කැඩී පෙනෙන කානියක් ලෙස ඉස්මතු වන අතර එය සුවිශේෂී පාලි රීතියක් උත්තා ගනිමින් සංලක්ෂිත දේශනාවක් ලෙස සේවය කරයි. අනුරාධපුර යුගයේ මගධ හාජාව සිහිගන්වන පාලි විනයගරුක ගෙලයකට ගුරුල්ගෙළිමින්ගේ මතාපය, පොලොන්නරු යුගයේ පැවති මිගු සිංහල හාජාවෙන් "අමාවතුර" වෙනස් කරයි. මටසිලටු ලෙස හැඳින්වෙන ගෙලය තේරීම, පාලි හාජාවේ විනය ගරුක ව්‍යුහයයෙන් ආශ්‍රිතයක් ලබා ගනිමින් දිගු හා කෙටි වාක්‍යවල උපාය මාර්ගික අන්තර ජේදනය ඇතුළත් වේ. රට ප්‍රතිවිරැදුෂ්‍යව, "බුත්සරණ" හි හාජා විලාසය පරීක්ෂා කිරීමේදී ජනප්‍රිය රසයයෙන් අනුනාද වන මිගු සිංහල ගෙලයක් කෙරෙහි වැඩෙන නැඹුරුවක් අනාවරණය වේ. සංකල්පීය උත්පේරකයක් ලෙස, "බුත්සරණ" සාමාන්‍ය පායිකයන්ට ප්‍රවේශ විය හැකි සරල තමුත් ගැඹුරු හාජාවක් හාවිතා කරයි. මෙම පර්යේෂණය ශ්‍රී ලාංකේය සාහිත්‍යයේ ඉතුළු සන්දර්ජය තුළ හාජා අනන්තතාවය පිළිබඳ සූක්ෂ්ම අවබෝධයක් ලබා දීම, හාජාමය පරීක්ෂා මය පිළිබඳ විද්‍යාත් කතිකාවට දායක වීම අරමුණු කරයි. අපේක්ෂිත ප්‍රතිඵලවලට මිගු සිංහල වර්ධනයට බලපාන ගදු ගෙලින් පිළිබඳ සට්ස්තරාත්මක ගවේෂණයක් ඇතුළත් වේ. මෙම අධ්‍යායනයයෙන් ලබාගත් තිරසේ, මෙම වැදගත් සාහිත්‍ය කානිවල අන්තර්ගත එතිනාසික හා හාජාමය සූක්ෂ්මතා සඳහා ගැඹුරු ඇගයීමක් වර්ධනය කරමින්, හාජාව, සංස්කාතිය සහ සාහිත්‍යය අතර ඇති සංකීර්ණ සම්බන්ධතා පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා මත පෙන්වනු ඇත.

**ප්‍රමුඛ පද:** අමාවතුර, බුත්සරණ, හාජා අනන්තතාව.

### හැඳින්වීම

රටක ස්වාභාවික පිහිටීම, එහි ඉතිනාසය හා සහාත්වය කෙරෙහි මහත් පිටිවහලක් වන බව ඉතිනාසයෙන්ගේ මතය සි. ඒ අනුව ලාංකේය සාහිත්‍ය කෝෂ්ධාගාරය රන්, මිණු, මූතු නිදන්ගත ආකර්ෂණීය වැනි ය. ඉතිනාසයට අයත් සාහිත්‍ය තොරතුරු හාරා, පාදා මතු කරගැනීමෙන් සාහිත්‍යයයෙන් ඉතිනාසයන්, ඉතිනාසයයෙන් සාහිත්‍යයත් හැඳිරිය හැකි ය. මිගු සිංහලයේ ආරම්භය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී අනුරාධපුර යුගයේ සිංහල හාජාවෙහි පාලි හාජාවේ ප්‍රභාව වඩාත් ඉස්මතු විය. එහෙත් පොලොන්නරු යුගයේ දී සිංහල හාජාව ප්‍රථා ආධිපත්‍ය උප්පුලන්නේ සංස්කෘත හාජාවේ ප්‍රභාවයි. පොලොන්නරු යුගය 11වන සියවසේ අග හාගය, 12වන සියවස හා 13වන සියවසේ මුල් හාගය යන සියවස් තුනක අග මුල සම්බන්ධ කරන්නාකි. මෙම කාලය සිංහල හාජාව හා සාහිත්‍යය සම්බන්ධයෙන් ඉතා වැදගත් අවධියකි. ශ්‍රී ලාංකේය සාහිත්‍යය ඉතිනාසය සමාලෝචනය කිරීමේ දී පොලොන්නරු යුගය ගදු පදා සාහිත්‍ය මෙන් ම මාත්‍ය හාජා සාහිත්‍යය ද සංවර්ධනය වූ කාල පරිවිශේෂ්‍යයක් සේ හැඳින්වීමට අදාළ වන සාධක හමුවේ. මෙම යුගයේ දී සිංහල ගුන්ප රාජියක් ලිය වී තිබේ. ගදු පදා මෙන් ම සාහිත්‍ය විවාරය ද දියුණු තෙලයකට පත් ව තිබෙන්නට ඇති බව එම කානි පරිභිලයෙන් අවබෝධ වෙයි. පාලි, සංස්කෘත හාජා ද්වැයෙහි ම ඇසුර සිංහල සාහිත්‍යට ලැබේ ඇති බව යට කි තොරතුරු මගින් අනාවරණය වෙයි.

පොලොන්නරු යුගයේ බුද්ධ ධර්මය හා බුද්ධ වරිතය පිළිබඳ ව ලියවුණු ගුන්ප ලෙස අමාවතුර හා බුත්සරණ දැක්විය හැකි ය. එක ම විෂයක් එක ම සිද්ධීන් තුළින් තුවා දැක්වීමට රවිත කානින් දෙකක් ලෙස අමාවතුර හා බුත්සරණ දැක්විය හැකි ය. මෙම ගදු හා ව්‍යාබ්‍යාන ගුන්ප පාදක කර ගැනීමෙන් වර්තමාන මිගු සිංහල හාජාවෙහි හා සිංහල සාහිත්‍යයෙහි ආරම්භක අවස්ථාව ලෙස මෙම යුගය හැඳින්වීය හැකිය. විශේෂයෙන් ම සිංහලයේ ගදු හාජාව සහ රවනා ගෙලය පිළිබඳ ව කෙරෙන විමර්ශනයක දී පොලොන්නරු යුගය ඉතා වැදගත් වෙයි.

මෙම අනුව ලාංකේය සාහිත්‍යය ඉතිනාසයේ ගදු සාහිත්‍යය ආරම්භ වන්නේ පොලොන්නරු යුගයේ දී බවත්, පාලි හා සංස්කෘත හාජාවෙන්ගේ ප්‍රබල බලපැමක් ලැබේ එයට හේතු වශයෙන් දැක්විය හැකි ය. එසේ ම උගත්, බුද්ධීමත් පාලකයන්ගෙන් යුක්ත වූ ද, තාචන, පිචන, වියවුලෙන් තොර වූ ද සාමකාමී

රාජ්‍යී පාලනයක්, සාහිත්‍යය ආදි කටයුතු කෙරෙහි නොමඳ ව ලැබුණු රාජ්‍යානුග්‍රහයන් රේට ම අනුබල සපයන තවත් කරුණෙකි.

මෙකි සියලු කරුණු පාදක කොටගෙන පොලොන්නරු යුගයේ දී ලාංකේස් ගදු සාහිත්‍යයේ ප්‍රථම බණ කඩා කෘතිය වශයෙන් සැලකෙන අමාවතුර කෘතිය බිජි විය. සංස්කෘත සාහිත්‍යයෙහි පාපුල දැනුමක් තිබූ ගුරුල්ගේම්පු සංස්කෘත ගදු රිතියට වඩා පාලි රිතිය ගුරුකොට ගත්හ. දේශීය සංස්කෘතියට හා බුදුහම්න් පෝෂණය වුණු වටපිටාවක් සහිත රටකට වඩාත් ගැලපෙන්නේ ද එකි පාලි රිතිය සි. එහෙින් ගුරුල්ගේම් අතින් ලියාවුණු අමාවතුර පළමු ගදු සාහිත්‍යය කෘතිය සි. පළමු බණ කඩා කෘතිය සි. එනිසා ‘ගුරුල්ගේම්’ නම් ප්‍රච්චරයා විසින් රවිත ‘අමාවතුර’ සමඟාව්‍ය සිංහල සාහිත්‍යයෙහි ශේෂී ගදු කෘතියන් ලෙස සැලකේ. අමාවතුර කෘතියට පෙර ගුරුල්ගේම් ප්‍රච්චරයා රටනා කළ ධර්මප්‍රදිඵිකාව බණ කඩා සාහිත්‍යයක් ලෙස පිළිගැනෙන්නේ නැත.

මෙම පර්යේෂණය ශ්‍රී ලාංකේස් සමඟාව්‍ය සාහිත්‍යයෙහි එන “අමාවතුර” සහ “බුත්සරණ” යන ග්‍රන්ථවල හාඡා අනන්‍යතාව විමර්ශනය කරන අතර, පොලොන්නරු යුගයේ දී මෙම ප්‍රධාන කෘති තැබුණුස්ථීමට හේතු වූ හාඡාමය සාහිත්‍යනා හෙළිදරව් කිරීම මූලික අරමුණ ලෙස සඳහන් කළ තැකිය. මෙම අධ්‍යයනයෙහි වැදගත්කම පහත පරිදි සඳහන් කළ තැකිය. “අමාවතුර” සහ “බුත්සරණ” තුළ අන්තර්ගත හාඡාමය සුක්ෂ්මතාවයන් හෙළිදරව් කරමින් ශ්‍රී ලාංකේස් සංස්කෘතික උගුමය සුයිමෙමට දායක වන අතර, සංස්කෘතික බලපැංච් හාඡා අනන්‍යතාව තැබුණුවෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. පාලි සිට මිශ්‍ර සිංහල ප්‍රමුඛත්වය දක්වා හාඡාමය පරිණාමය අධ්‍යයනයෙන්, පර්යේෂණය පොලොන්නරු යුගයේ සිංහල සාහිත්‍යයේ ගිණික ස්වභාවය පිළිබඳව ආලෝකය විහිදුවයි. එසේම මෙම අධ්‍යයනය මගින් හාඡාමය පරිණාමය පිළිබඳ වැද්වත් කෘතිකාවතක් පොහොසත් කරමින්, ශ්‍රී ලාංකේස් සාහිත්‍යයේ ප්‍රථිල් සන්දර්හය තුළ හාඡා අනන්‍යතාව පිළිබඳ සියුම් අවබෝධයක් ලබා දෙමින් වැඩිදුර පර්යේෂණ සඳහා පහසුකම් සපයයි.

### පර්යේෂණ ක්‍රමවේදය

දැනට පවතින වැද්වත් කෘතින්, එතිහාසික ලේඛන සහ හාඡාමය විශ්ලේෂණ අධ්‍යයනයෙන්, ප්‍රථිල් සාහිත්‍ය සමාලෝච්ච තුම්වේදයක් හාවිත කරමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. දත්ත විශ්ලේෂණය සඳහා පායමය විශ්ලේෂණය සහ සන්දර්හ විශ්ලේෂණය යොදා ගත්තා ලදී. පායමය විශ්ලේෂණයේ දී හාඡාමය රටා, ගෙලින් සහ පාලි සහ මිශ්‍ර සිංහල හාවිතය හඳුනා ගැනීම සඳහා “අමාවතුර” සහ “බුත්සරණ” ගැඹුරින් පරීක්ෂා කරන ලද අතර අමාවතුර සහ බුත්සරණ පිළිබඳ වැද්වත්තුන් දැක් වූ අදහස් ද වැද්වත් කෘතින්ගත් හාවිත කරන ලදී. සන්දර්හ විශ්ලේෂණයේ දී පොලොන්නරු යුගයේ එතිහාසික හා සංස්කෘතික සන්දර්හයන් සලකා බැඳීම සහ සාහිත්‍ය කෘතිවල පවතින හාඡාමය බලපැංච් කෙරෙහි අවධානය යොමු කරන ලදී.

### ප්‍රතිඵල සහ සාකච්ඡාව

පොලොන්නරු යුගයේ දී ලාංකේස් ගදු සාහිත්‍යයේ ප්‍රථම බණ කඩා කෘතිය වශයෙන් සැලකෙන අමාවතුර කෘතිය බිජි විය. සංස්කෘත සාහිත්‍යයෙහි පාපුල දැනුමක් තිබූ ගුරුල්ගේම්පු සංස්කෘති ගදු රිතියට වඩා පාලි රිතිය ගුරුකොට ගත්හ. කතුවරයා මේ කෘතිය තැදින් වූ අනෙක් නාමය වන්නේ ‘පුරිසයදම්සාරුපී පදව්චණනා’ යන්නයි. ග්‍රන්ථාවසානයේ එන පහත පායයෙන් අමාවතුරෙහි කතුවරයාත් ඔහු රේට දුන් නාමයත් පැහැදිලිව දැක්ගත තැකිය. “ගුරුල්ගේම්න් විසින් කරන ලද අමාවතුරු නම් පුරුෂදම්සාරුපී පදව්චණනා නිමි.” (පාවින හාමෝපකාර සමාගම, 2004).

අමාවතුර බුද්ධ වරිත කඩාවක් ලෙස ලියාවුණ කෘතියකි. ඒ බව “හේ (දරමප්‍රදිඵිකාව) බුද්ධධර්මයැ. මේ බුද්ධ වරිතයැ” (අමාවතුර, 1948, පි. 112) යන පායයෙන් කියැවේ. අමාවතුර සඳහා යොදා ගැනුන වස්තු විෂය පිළිබඳ ව අවධානය යොමු වනවා සේ ම යමිකිසි සාහිත්‍ය නිර්මාණයක වැදගත්කම එහි වස්තු විෂය මත පදනම් වේ. “අමාවතුර එවිමෙන් ගුරුල්ගේම්න් අපේක්ෂා කරන ලද්දේ පුරිසයදම් සාරථී යන බුදු ඉණය බුදුරුණ්ට අන්වර්ථ වන ආකාරය ඉදිරිපත් කිරීම සහ එමගින් බුද්ධ වරිතය ඉදිරිපත් කිරීමයි. මේ කර්මයන්ගේ විභාග දරමප්‍රදිඵිකා නම් බොධ්‍යවා පරිකඩායෙන් දන්නේ යැ හේ බුද්ධ දරමයැ මේ බුද්ධ වරිතයැ....” (මනමිලේරී, 2013).

ගුරුල්ගේම්න් විසින් අමාවතුර එවිමේ අරමුණ ඉහත අවස්ථාවෙන් හඳුනාගත තැකි ය. මෙය අමාවතුරේ අංගලිමාල දමනයෙහි එන්නකි. අමාවතුර කතුවරයා තම පරමාර්ථයත් ඒ සඳහා ඔහු ප්‍රස්තුත කර ගන්නා දෙයත්, රිතියක් ආරම්භක තේදීයේ ම පිළු කොට දක්වයි.

“ඉතිනි සො හගවා අරහං..... පුරිසදම්මසාරලී සන්ථා දෙවමනුස්සාන් බුද්ධේදා හගවා යනු විස්තර කරන් බුදුගුණ අනන්ත බැවින් තවගුණ හැම කියත්, නො පිළිවන් ‘පුරිසදම්මසාරලී’ යන පදය ගෙනා ඇප බුදුන් පැරැමි පුරා බුදු වැ දෙවරම් වෙහෙර පිළිගෙනා එහි වෙසමින් තුන් ලොවිහි සැරිසැර විෂම පුරුෂයන් දමා අමාමහ නිවන් පැමිණ වූ සේ නො වියත් ඩුදී ජනන් සඳහා සිය බසින් මා විසින් සැබෙවින් දක්වනු ලැබේ.”(අමාවතුර, 1948, පි. 1)

‘ආරම්භයෙහි කතුවරයා දුන් මෙම ප්‍රතිඵාව මුළු ගුන්ථය පුරා ම රිදී පටක් සේ දිවෙ හි.’ (සුරවිර, 1966).

‘ගුරුලිගෝශීන්ගේ පුද්ධිය මෙන් නොව මෙය සාමාන්‍ය ජනතාව සඳහා ලියැවුණ බව මෙතැනින් ම හෙළිවෙයි. මෙතෙක් ගදු මෙන් ම පදු ද උගතුන් සඳහා ලියවුණු බවත්, පොදු ජනයා සලකා පොලොන්තරු කළ ලියැවුණු පැරණි ම පොත අමාවතුර බවත් විවාරකයකුට පෙනෙයි’ (සන්නස්ගල, 1994). බුදුන්ගේ නව ගුණය ම වැනි ම තුප්පාවන් හෙයින් ගුරුලිගෝශීන් තෝරා ගත්තේ ‘පුරිසදම්මසාරලී’ යන ගුණ විශේෂය පමණි. බෝසතුන් පාරමිතා තුම්සෙහි ද ද ‘පුරිසදම්මසාරලී’ හෙවත් සත්ත්වයන් දමනය කිරීමේ දක්ෂතාව ඇති ව සිටි අයුරු කීමට කතුවරයා අදහස් කරන බව ‘පැරැමි පුරා’ යන්නෙන් පෙනේ.

අමාවතුර පොදු ජනයාගේ ගොරවාදරය දිනු ගුන්ථයක් නොවන බව ඇතැමෙකගේ අදහස ය. අමාවතුර ගෙයිලය හඳුවතට වඩා බුද්ධියට ගෝවර වන බවත් එම නිසා බුද්ධිමත්ත් උදෙසා ලිඛි බවත් සමහරු කියති. මෙය මතභේදයට ලක් විය හැකි කරුණකි. අමාවතුර ගුන්ථයෙහි පොලොන්තරු යුගයේ ප්‍රවලිත ව පැවති සිංහල හාඡාවේ එක් රිතියක් දැක ගත හැකි ය. කතුවරයාගේ වචනයෙන් කියනොත් ‘සියබස’ හා ‘ගුරුලිගෝශීන් සියබසින් දක්වන ලැබේ’ ය කිවේ තමා වෙනත් බසකින් එනම්, පාලියෙන් තිබූ කතා සියබසින් සකසා ඉදිරිපත් කරන බව හැශවීමට ය. අමාවතුරේ ආරම්භක තේදයේ එන සැබෙවින්’ යන්නෙහි කතුවරයා තම රිතිය කුමක් ද ය සාපුරු ම පවසයි. අමාවතුර ගුන්ථයෙහි හාඡාවේ විශේෂතාවක් ඇති තම් එය මේ කෙටි රිතිය නිසා උපන්නකි. අමාවතුරේ සංක්ෂීජ්‍ය හාවය ද දෙඟාකාර වේ. එනම්, අන්තර්ගතයේ සංක්ෂීජ්‍යතාවය හා හාඡා ව්‍යවහාරයේ සංක්ෂීජ්‍යතාවය යනුවෙනි.

“කරුණු තුනක් සලකා ගෙන අමාවතුර විශිෂ්ටතර සාහිත්‍ය නිබන්ධනයකට හිමිකම් කියයි. ඒ වනාහි: ගත් කතුවරයන්ගේ අපුරුව වර්ණනා ගක්නිය ද, ගුන්ථයේ එක් පුද්ගලයකට හෝ එක් කථා වස්තුවකට හෝ එසේ නැත්තැම් කථා කිහිපයකට සීමා නොවූ ගුන්ථය පුරා විහිදී පවත්නා ඔඩාරය ගුණය ද, ඉතා මැත අවධියක් වනතුරු සිංහල ලේඛකයෙන් නොපැවිරු හාඡා තෙනපුණා ද යනු වේ” (කුලසුරිය, 1961).

බුද්ධ වරිතය ඇතුළත් විෂය කරුණු ගැන පමණක් නොව ඒ කරුණු ඉදිරිපත් කළ හාඡාව සම්බන්ධයෙන් ද කතාගේ මේ වචනය ඉතා වැදගත් ය. සංක්ෂීජ්‍ය බව මුළු පොත පුරා හාඡාවේ දක්නා ගුණයකි.

“ගුරුලිගෝශීන්ගේ හාඡා තෙනපුණායේ අංග ලක්ෂණ වශයෙන් කරුණු තුනක් වෙන්කොට දක්විය හැකි ය. පළමුව, උසස් ලේඛකයෙකු කෙරෙහි පිහිටා ඇති හක්නියක් වන වචන ඉතා පිරිමැස්මෙන් යෙදීම දෙවනුව, වචනවලින් සම්පුර්ණ ප්‍රයෝගන ගැනීම සහ තෙවනුව, සිතට කනට දෙකට ම පිය වන සේ වචන හැසිරීමයි”(කුලසුරිය, 1961).

කතා ලිවීමට සුදුසු වූ හාඡා මාධ්‍යයක් ලෙසින් සිංහලය ගදුයේ ද සැකසීම ප්‍රථම වරට අමාවතුරෙන් සිදු වූ මහග සේවයක් ලෙසින් ලේඛකයා දකියි.“ගුරුලිගෝශීන්ගේ අමාවතුර පෙර සිංහල ගදුය කථා ලිවීමට යෝගා වූ ලේඛන මාධ්‍යයක් වශයෙන් පැවති බවක් සාමාන්‍යයයෙන් නො පෙනේ. වෙසමින් බුද්ධ වරිතයට සුදුසු පරිදි සිංහල ගදුය සකස් කොට ගන්නා ලද්දේ එතුමන් විසිනි. පැරණි ලේඛකයෙකුගේ නියම පරිදි බුද්ධ වරිතය ලිවීමට උවින වූ හාඡා මාධ්‍යය පද්ධයයි. සිංහල උරුවට අනුකූල වූ කථනයට යෝගා වූ අඛණ්ඩ වාග් විලාසයක් බිජි වූයේ අමාවතුරේයි.”

“සැම කාචුකට ම ඉතාමත් උවින වනුයේ කවියෙකුගේ හෙදය හා බුද්ධිය යන දෙකෙහි සංකලනයෙන් සකස් වූණු සරල රිතියකි. අමාවතුරේහි දක්නට ලැබෙන්නේ එවැනි සුලලිත සරල රිතියකි” (විතුමසිංහ, 1997). “කවිත්වයෙන් තොර ව පරිවර්තකයෙකුට කිසිදිනෙක අමාවතුරක්නම් ලිවිය නො හැකි වන්නේ ය. අර්ථ රසයට පෙරලිමේ ද මුළු කෘතියේ ඇති සාහිත්‍යමය අගය අඩක් ම හින වී යන බව විවාරක මතයයි. එහෙත් අමාවතුර කියවීමෙන් ඒ කතාවන්ට මුල් වූ පෙළ හා අටුවාවල ඇති කතාවන්ට වඩා දෙගුණ තෙගුණ රසයක් ලබා දෙයි” (සුරවිර, 1996).

කුලස්සිරය (1961) අනුව, "අමාවතුර කතුවරයා නියම කිවියෙකුට වඩා පරිවර්තකයෙක් බව ඇතැමූත්ගේ මතයයි. කතුවරයාගේ පරමාර්ථය පිළිබඳ මදක් කළුපනා කර බලන විට එම මතයෙහි එක්තරා දුර්වලකමක් පෙනේ. ගුරුල්ලෝම් පැඩිඩමේ කිසි තැනෙක තම රචනා පිළිබඳ අමුණවෙන් ලියන ලද තිබන්ධනයක් ලෙස ඉදිරිපත් නො කරයි."

අමාවතුර ගුන්ථයේ භාජා භාවිතය පිළිබඳ විමසීමේ දී අමාවතුර බස සකස් වූයේ අපේ පුරාණ අටුවා ගැටපද සන්න පොත් සමුහය පසුවීම් කරගෙන බව පෙනේ. දිපවෘත්ස, මහාවෘත්ස, මහාබේධ්වෘත්ස ආදි ඉතිහාස වාර්තා සම්පාදනයේ දී ද, මුද්දසේෂ්ඨා දී ආචාර්යවරයන් පාලි අවිධකතා ලිඛීමේ දී ද හෙළවුවා මුද් කර ගත් බව ප්‍රකට කරුණකි. අමාවතුර භාජාව වූ කළු ග්‍රේෂ්ය ගුන්ථකාරකයෙකු අතින් සකස් වුණු අටුවා ගැටපද සන්න භාජාව යයි කිම වඩාත් සුදුසු සේ පෙනේ.

මල්ලවාරවිච් මහතාට අනුව, "පාලි රිතියට අනුගත වූ අමාවතුරේ ද එන්නේ එම සිංහලයයි. බොහෝ විට ගුරුල්ලෝම්න්ට ආවෙශීක වූ එම සිංහලයක් ද රචනා රිතියක් ද උපයුක්ත වූ අමාවතුර භාජාව පොලොන්නරු යුතුයේ පොදු ව්‍යවහරයට විරුද්ධ ප්‍රවණතාවක් දක්වන්නක් බවයි. තත්ත්ව හා අරඹ තත්සුම වද්‍යවලින් ද යුතුක් වූ මෙහි භාජාව කානිම ස්වරුපයක් දරයි."

'ගුරුල්ලෝම් අවස්ථාවට උවිත භාජා ව්‍යවහාරය යොදා ගැනීමට සමතෙකි. අප්‍රේ ව්‍යාඩ්ජානයේදීත් පරිකතාවලදීත් ඔවුනු සංස්කාත මූලික භාජා රිතිය ඇසුරු කරති ; වර්ණනයේ දී හා කරනයේ දී අමිගු සිංහලය යොදා ගතිනි' (මානවගාස්තු පිය ගාස්ත්‍රීය සංග්‍රහය, 2010). අමාවතුරෙහි දක්නට ඇත්තේ සංස්කාත භාජාවේ සංකලනයක් නොව පාලි භාජාවේ සංකලනයක් නිසා ම සමහර විවාරකයන් අමාවතුර පරිවර්තන ගුන්ථයක් ලෙස හඳුන්වයි (සිංහල සඟරාව, 1964-1965).

අමාවතුරෙහි දක්නට ලැබෙන ග්‍රේෂ්ය උපහාසාත්මක කරාවක් වන දිවිය මංගලිකා කරාවස්තු ද ගුරුල්ලෝම් පැඩිඩමා පාලි කරාව ඇසුරෙන් සකස් කළ එකක් බව, "අතිනයේ බරණැස් තුවර සත්‍යිස් කෙළක් දහ අති සිටක්කුගේ දිවිය මංගලිකා තම් එක ම දුටුක් වූවා. යහපත පැහැපත රුපක හෝ රුප සම්පත්තින් වන බැවින් බොහෝ දෙනා විසින් වනන ලදු".

"අතිනේ පන බාරාණසි නගරේ දිවියමංගලිකා නාම, වත්කාලීස කොට්ඨිගවස්ය සට්‍යින්තා ඒකාධිනා අටභාසි, දස්සනියා පාසාදිකා සා රුපයෙක් කුලසම්පන්තා, සම්පන්න බහුන්තං පත්පතිනියා අභාසි" (මල්කීම් නිකාය - දිවියමංගලිකා වත්පු). මෙම පාය සංසන්දනයෙන් ඒ බව පැහැදිලි වන්නේ ය. මෙයින් පෙනෙන එක් කරුණක් තම් අමාවතුර කතු තුමා පාලි රිතිය කෙතෙක් දුරට ඇතුළමනය කර ඇති ද යන්න ය. පාසාදිකා, දස්සනියා, රුපයෙක් යන පාලි ව්‍යවහාර ගුරුල්ලෝම් පැඩිඩමා පැහැපත, රුපත, යහපත යන අන්දමට සිංහලයට පෙරලා ගති. එය ඔහුගේ දක්ෂකමක් සේ ගිනිය හැක. එසේම ඔහු බොහෝ වාක්‍ය අවසන් නො කොට කෘද්‍යන්ගේන් අවසන් කළ තැන් ද අමාවතුරෙහි විරල නැත. උදා:- සිටියේ, ගුගලේ, උපත, හැරඹියා. මෙබදු ව්‍යවහාර අමාවතුරෙහි පිටුවක් පාසා ම දැකිය හැකිය. මෙයට හේතුව වශයෙන් දක්ෂීය හැක්කේ කතුවරයා පාලි රිතියට වඩාත් නැශුරු වීම ය. පාලි සාහිත්‍යය පිරික්සන්නෙකුට බොහෝ වාක්‍ය කෘද්‍යන් පදන්ත් අවසන් කර ඇති බව එකලා ම පෙනී යන්නකි.

යම් ලේඛකයෙකුගේ රිතියෙහි විශේෂතා උත්පාද වන්නේ වාක්‍ය සංයෝගනයේදීත්, වාක්‍යෙක්ෂය හැසිරවීමේදීත් ඇති කරන නව්‍යතා හේතුයෙනි. අමාවතුරෙහි ආඩ්ජාන රිතිය පිළිබඳ විවිධ උගතුන් මත ප්‍රකාශ කොට ඇතු. එය මදක් විමසා බැලීම වට්. 'අමාවතුරෙහි බස සරල ය. වාක්‍ය කෙටි ය. අරුත් ව්‍යවහාලීම පහසු ය. කියවන්නා වෙහෙසට පත් නොකරයි. අනව්‍ය වර්ණනාවලින් තොර ය' (අමරවෘත හිමි, 2014, පි. 67). "හෙළ වහරේ අප්‍රේ ගැනීමේ තියුණු තරම පිරික්සිය යුතු තම් බැලීය යුත්තේ ගුරුල්ලෝම්න්ගේ අමාවතුරේ එන හෙළවයි. වරක් කියවා බැඳු දේ නැවත කියු විට අලුත් හැරීම් පායිතායා තුළ දැනවීම නිසා හෙවත පුරු දනට අමාවතුරු බස සැම විටම නවතායෙන් යුතුව කියවා රස විදිය හැකිය... කෙටි ව්‍යවහාර හා කෙටි වැකිවලින් පුදුමාකාර සේ අරුත් දනවීම ගුරුල්ලෝම්න්ගේ රචනයෙහි ඇති විශේෂ සළකුණයි" (සන්නස්ගල, 1994).

"අමාවතුර පුරා පැතිර පවත්නා ග්‍රේෂ්ය ලේඛක ලක්ෂණයන් අතර අරුතට, රසයට, සිරිතට, තැනට, සුදුසු පරිදි භාජාව හා රචනා ගෙවිලය යෙදීමේ ගුණය බෙහෙවින් අය කළ යුත්තකි. ඩුදු හෙළ බසට කතුවරයා මහත් සේ ප්‍රිය කළ බව පෙනේ. සිංහල භාජාවේ සැශ්‍රව තිබු ව්‍යක්ත ස්වරුපය, ප්‍රාණවත්භාවය, රසාවහ ගුණය ගුරුල්ලෝම්න්ගේ නිර්මාණ කොගලුය නමැති පරියෝගණාගාරය තුළ දී නිසි ලෙස සකස් වී සංස්කේෂණයක් ලෙසින් බිජි වූ අයුරු අමාවතුරෙන් පෙනේ" (ව්‍යුත්සාණ හිමි, 1992).

“අදි ම ගදු කාව්‍ය ලෙස සැලකිය යුතු අමාවතුරහි දක්නා ලැබෙන්නේ දේශීය මාර්ගයට පුරු වන රිතියකි. ගුරුල්ගේම්පු අමාවතුර භාජාව ද ගේෂේය ගුන්පකාරයෙකු අතින් සකස් වුණු ගිලාලිපි භාජාවමය... ගුරුල්ගේම්පු සංස්කෘත ගදු රිතියට වඩා පාලි රිතිය ගුරු කොට සැලකුවෙකි. එහෙයින් පාලි රිතිය ගුරු කොටගත් ගුරුල්ගේම්න් විසින් හැඩැසුණු දේශීය මාර්ගයක් ලෙස සැලකිය යුතු අමාවතුර රිතිය නාවින කවර බසක වුව ද උසස් සරල රිතියට දෙවැනි නොවන්නකි”

“කතාව කෙටියෙන් කියමින් වචන පිරිමැස්මෙන් යෙදීම ගුරුල්ගේම්න්ගේ රචනා වාත්‍යරයයේ එක් අංගයක් වේ නම් වචනවල සම්පූර්ණ ප්‍රයෝගනය ගැනීම එහි තවත් අංගයකි. ගුරුල්ගේම්පු අරුන් පැවසීමට පමණක් නොව හැඟීම් ඇවිස්සීමට ද වචන යොදුනි. බසෙහි ඇති අගංකාර ඔවුනු හඳුනති” (කුලසුරිය, 1963).

“කියයුතු කරුණු දිග්ගස්සමින් පුන පුනා කීම ගුරුල්ගේම්ගේ සිරිත නොවේය. කෙටි වුත් සරල වුත් පද තුන හතරකින් ඔහු රසවත් වැකියක් මවයි. එවැනි වැකි කිහිපයකින් මහා දිග ප්‍රවතනක් හකුලා කීම ගුරුල්ගේම්න් තුළ පිහිටි අපුරු දක්ෂකමක්” (රෝමකිරති හිමි, 1952).

ගුරුල්ගේම් මටසිලිටි බසින් සහ ප්‍රසාද ගුණයෙන් කියවන්නාගේ සින් ඇදුන්නා බවයි. වදන් ඉතා ම සුළු ගණයේ වුව ද ඉතා මහත් අරුතක් පවසන්නට හැකි වීම ඔහුගේ වෙසෙසි බවකි. විනුයට හෙවත් වදනින් කරන සිතුවමට එතුමා වෙසෙයි: දස්කමක් බව ද පෙනෙයි. පරිණත බුද්ධියට ගොදුරු වන තියුණු උපහාසය ගුරුල්ගේම් ඇදුරුහුගේ වෙසෙසි දස්කම්වලින් එකකි (කුලසුරිය, 1963).

එ බව පහත නිදසුනා මගින් හඳුනා ගත හැකි ය.

“තම කර පිටින්, අන් කවර දච්චෙකන්, ගෙන යන්නට නො සිතු වැනි වූ මාකංගයා උසුලා ගෙන යන්නට සිදු වුයේ (නිල්) මානෙල් මලකුදු ඉතා බර සි නො පළදුනා සිවුමැලි දුරියටයි. තම කරින් ගෙන සැංඛාලෙකු ගෙන යන්නට සිදු වීම ගැන දිවියමංගලිකාව මහත් දේමිනස් වුවා ය. යසසින් පිරිහුණු ඇය පා දෙවි දිය මුළු දැඩිව රුපු අහිපෙකාදක (හෙවත් ඔවුනු පැලැදීමේ ද හිසෙහි වක්කරන දිය පමුණු වන්නට මාකංගයා සිතුයේ ය. එසේ සිතා හෙතෙම සිටු ඉදිරියට වැඩියේ ය....”

වස්තු තෝරා ගැනීමේ ද පොදුජන රුවිය වැඩි යන අන්දමට තොරාගත් වස්තුන් අතර සව්වක, අංගුලිමාල, ජුලේල දමනය, නන්දොපනන්ද, ආව්වක දමනය ආදි දමන කතා ප්‍රධානත්වයෙහිලා සැලකිය හැක. එම වස්තුන් විකාශනය කිරීමේ ද ඔහු යොදාගත් බොහෝ උපමාවනහි දේශීය බවක් දකිනට නොමැත. වස්තු විකාශනය සඳහා ඔහුගේ වින්තන ධාරාව ගළා ගියේ තත්ත්වාලා ගැමී ස්මාජයේ හෝ දේශීය සෞන්දර්යාත්මක වස්තු මැදින් නොව දහම් සුවඳ හමන පාලි සාහිත්‍ය කාති මැදින් ය.

“මියන් ඇතුළුණාට බෙර සදන මිනිසෙක්හු වැන්නාහ.”

(දෙවිදත්තෙර වැනුම්)

“සුළු හමන කළ අතු සැලෙයි.”

(උපාලි ගහපති දමනය)

“නොයෙක් මිනිදුඩුවැට පහන් මැද දිලිසෙන පහන් රුකෙක් සෙයින්” (කාග්‍යප බුද්ධ වරිතය)

“ගතු හවනයක් බදු මහල් තලය අමුසාහොනක් සේ.”

(සිද්ධාර්ථ වරිතය)

අමාවතුරහි දක්නට ලැබෙන මෙවැනි උපමා බොහෝ ය. එහෙන් අමාවතුර රචනා කුමයේ විශේෂ ලක්ෂණයක් නම් උපමා රුපකා දී අලංකාර බහුල ව නො යෙදීමයි. කළාතුරකින් යොදා ඇති උපමාවක් ඇතැම් විට කතුවරයාගේ අමුණු තිර්මාණයකි (සුරවීර, 1966).

අමාවතුරේ භාජා ලක්ෂණ විවිධ බව හඳුනා ගත හැකි ය. මේ භාජා විවිධත්වය ගැන සළකන විට ඔම්පියා අටුවා ගැටපදයේ භාජාවහි හමුවන ලක්ෂණ සිහියට නැගේ. අමාවතුර රචනයේ දී ගුරුල්ගේම් භාවිත කළ වාක්‍ය සංයෝගන විහාග කළහොත් එ සම්බන්ධයෙන් මත දක්වන පරිදි ඇතැම් ලක්ෂණ විගුහ කොට දක්විය හැකි ය.

- බුද්ධු, සිවුනු, පිහිටිවුනු, මහසිටි, සතුවිවුනු, මහසිටිවුනු, ලද්මි, දින්මි, ගන්නි යනාදි ස්වරමධාරකහා පදාන්ත හල් රුප මෙන් ම බුද්ධු, පිහිටිවුනු, කුමුදුවමින් යනාදි ස්වර සහිත පද යෙදීම.
- ස්ථානු, පිළිබෙවි, බැමිටි, සැබෙවින්, යොදුන්, විසජ්‍රම්, දුයාස් (දායාද), පැවිශී යනාදි වශයෙන් සම්පූර්ණයෙන් සංවර්ධනය නුවු රුප මෙන් ම සංවර්ධනය අනෙක් රුප ද යෙදීම.
- පාලි පද කෙළින් ම සිංහලයට පෙරලා ගැනීමෙන් සිද්ධ කර ගත් රුප යෙදීම.

ලදා:- හාරියං කම්මං: බැරිකමක්; පල්ලංකං ආහුයිත්වා: පලක් අවුල්වා; පරිජ්ගිස්සාම්: පස්වටමින; ඔවිඡ්ජ: ඔවිජ්; කිලෙසහාර: කෙලෙස්බැරී; පස්වානංතරියකම්මං: පස් අතරුකම්,

- පාලි පද සිංහලයට පෙරලා ගැනීමෙන් සංස්කෘත වචන යෙදීම.

ලදා:- මුවිජාවසෙන අසක්ක්සිභූතානං: මුරිවිජා වශයෙන් සංඟානැනුත්තාහට; ආක්ඩ්ස්ඩ්‍යා: පරිකඩ්ඩේයා, සම්පරිකඩ්ඩේයා: ආකර්ෂණ පරිකර්ෂණ සම්පරිකර්ෂණ කෙරුද.....

- කලාතුරකින් දෙමළ වචන හාවතය

ලදා:- කාඩ්දිය, මරවඩිය, අන්නි

- සංස්කෘත පාලි රුපයන්ට හෝ තද්දේ රුපයන්ට වඩා ගැමි වහරට නැකම් කියන වචන ච යෙදේ.

ලදා:- “මින්සුන්ගේ ගැලියායෙන් මහවේ නොපොහොයි.” (පි. 35)

“සම්මාසම්බුදු වැ උදන් අනා සත්සතිය ගලවා” (පි. 84)

“බරායෙන් ගැලු දියත්තක් සෙයින්” (පි. 82)

“තොප දින්මැඩුම් කොට ගේ පුරා තුම් කල.....අපගේ ගොයම් එක දියවරින් එයි.” (පි. 126)

විවිධත්වය ඇැති වන පරිදීදෙනු දිර්ස වාක්‍ය අතරට කෙටි වැකි යෙදීම අමාවතුරෙහි දක්නා ලැබෙන සාමාන්‍ය ලක්ෂණය ව්‍යවත් පිටු කිහිපයක් පුරා පැතිරෙන තරම් දිගු වැකි ගැලුම් ද ඇතැම් විට පෙනේ. උදාහරණයක් ලෙස පළමු පරිවිශේෂයෙහි “අප බුදුහු අතිතයෙහි.....” යනුවෙන් ආරම්භ කෙරෙන වාක්‍ය මුළුත පිටු තුනකුත් අඩික් පමණ පුරා පැතිරෙයි.

කිහිපයම් කාතියක ගිතවත් බවක් ඇතිවන්නේ දිර්ස වාක්‍ය තිබුණෙන් පමණි. අමාවතුර මෙම ජනනීය ලක්ෂණය අතින් ද සර්වසම්පූර්ණ නොවේ. අමාවතුරෙහි පළමුවන පරිවිශේෂයෙහි පමණක් මෙබඳ දිර්ස වාක්‍ය බහුලත්වයෙන් අමාවතුර උග්‍රනත්වයක් ලබයි. එසේ ව්‍යව ද කෙටි වාක්‍ය හා කෙටි වර්ණනා තිබීම උග්‍රත්වයේ සැකිමට පත්කරවන්නකි.

පදයෝග්‍රය අතින් අමාවතුරෙහි දක්නා විශේෂ යෙදුම් කිහිපයක් මත දක්වනු ලැබේ.

අසකු සඳා ගෙන එනු කොට (පි. 10), දෙවිදු බුදුන්ගේ අපමණ ගුණ කියා බුදුනට දන් දෙනු කළා (පි. 19), සපරුහුගේ සයේන දැන්තෙහි නම් තොස (පි. 31) බුදුන් හා තමා හා කළ තාක් කථා හැම කිය (පි. 31), මග සිට මේ ලෝකයෙහි තුවටෙක් තෙමේ සතුන් නො මරයි. නො ද මරවයි. සමාදන් නො ද කෙරෙයි. බොරු නො ද කියවයි, සමාදන් නො ද කෙරෙයි (පි. 34), තොස රිසියනු තැනැකට යා. මම මට සේනාපතියක්හු ලැබෙමි සි කිය (පි. 37), මම පිරිමියෙයිම් වීම නම් ඇය මට පාදපරිවාරිකා කරවම් (පි. 41), එයින් හෝ දිවියම්ගලිකා නම් ව්‍ය (පි. 41) හෝ එක්දවසක්....පරිජ්‍යයන් පිරිවරා ගෙන් නික්මුණු (පි. 41), මම මස්සන් නිසා නොත්තෙම් නො වෙමි (පි. 42).

ගුරුල්ගෙශීත්න් අමාවතුරෙහි යට දක් වූ ආකාරයෙන් පදයෝග්‍රය කිරීම මගින් ප්‍රසාද ගුණයෙන් යුතු ව කියවන්නාගේ සිත් ආකාර්ෂණයට නතු කරගෙන ඇති.

මේ වෙසෙස්ස යෙදුම්වලට හේතු වී ඇත්තේ පාලි වාක්‍ය හා පාලි වියරණය ද වෙනස් නො කොට එලෙස ම පෙරලීම් ය. පාලි වාක්‍ය පෙරලීමේ දී දෙමළට බර වී ගිය ඇතැම් තන්හි පවා පාලි රිතිය රුක් ගත් අයුරු මත දක්වෙන උදාහරණයෙන් පැහැදිලි වන්නේ ය. “රන්මරවඩියට තැගි.....” (පි. 45) “පාදකං ආරුයින්” යන්න තැගි යි යෙදී ඇති. අනෙක් තැනෙක රුවන් මරවඩිසැලු පයින් ගෙන සි ද තවත් තැනෙක “අන්තිය මරවයි ලා නොවැදේ දෙන්නේ ය” සි ද යෙදේ. මෙහි “මරවඩි ලා” යන යෙදුම නම් දෙමළ වාක්‍ය රිතියට අනුකූල බව පෙන්වා දිය හැකි ය.

කළද රසය ගෙන දෙන අයුරු පද ගැලුපීමට ද ගුරුල්ගෙශීහු සමත් වෙති. “නටන ගයන වයන මිනිස්හු (පි. 39), තවුසේ දැම්විහ. නොදැම්වි රු දැම්වි වෙයි සතුවි වුහු (පි. 39), ජාතින් කම් නැති, පැවිලියන් සිත ගුණදමහම් මිස යයි මන් විසි නොව විසි (පි. 49).

අමාවතුරේ වාක්කොෂ්ඨය (වචන) පිළිබඳ අවධානය යොමු කිරීමේදී සිවුරාසැකිකජ්සුවහසක් (වතුරාස්‍යංඛ්‍ය කල්ප ලක්ෂණයක්), දහම් (දරම), ගෙත්කිලියෙක් (ගන්ධිකුරී), පසගතතුරු (පංචාග තුරුයය), උරුවෙල්කස්බේර් (උග්‍රවෙල් කාශාප), හිමියා පිත් (ස්වාම් පුත්‍රයා), මල්ගැඹ්වෙලුවින්

(මාලාගත්ධේවිලේපන) ආදි පාලි-සංස්කෘත හාජාවලින් කද්ධව ලෙසින් ගත් වචන බහුල ලෙස හාටිත කිරීම.

කර්මපරවුණු (කර්මයට යටත්ව) / ඒහි සික්කුහාවයෙන්, යන්ත්‍රවේගයෙන් /සැබේවින්, පාදපරිවාරිකා, වායව්‍ය දෙසෙහි (වයඩි දිගාව), සාද්ධ පෙළහර, සවන්ස්සුණ ආදි පාලි-සංස්කෘත හාජාවල වචන ඇතැම් විට තත්සම හා අර්ථ තත්සම ලෙසින්ද හාටිත කිරීම අමාවතුරෙහි දැකිය හැකිය.

එසේම තත්සම හා තද්ධව වාක්කේෂයට අමතරව පැරණි ස්වරූප ගත්නා ඇතැම් වචනද කතුවරයා හාටිත කොට ඇත. නිදුස්න් ලෙස (නිෂ්පන්න වචන) රයිම්මෙහි මැ (ලදුසන ආරම්භය/පාන්දර), කලකුරුවා (ලුක්කු කරගෙන), කකුල, උකුල, සිමිදියෝ (සිහි කළහ) දැක්විය හැකිය.

වාක්කේෂයට ව්‍යාකරණාර්ථ ද ගැනෙන ගෙයින් අමාවතුරෙහි ව්‍යාකරණාර්ථ මෙහිලා සාකච්ඡා කළ හැකිය. ඇ කාර හාටිතය (ලදා: කොටු, වණ්ඩ යැ, පරුෂ යැ, අත්බවු), අවධාරණාර්ථයෙහි මැ කාර හාටිතය (ලදා: රයිම්මෙහි මැ, නොවදාරු මැ), ද කාරය වෙනුවට ජ කාරය හාටිත කිරීම විසජා/අයජේන්/සමව්‍යුත්තින් ආදිය දැක්විය හැකිය.

එසේම අමාවතුර කතුවරයා ඉතාම කෙටි වාක්ෂ හාටිත කරයි.

"බරණැස්නුවර සතලිස්කෙලක් ධන ඇති සිටකුහුගේ දිවියම්ගලිකා නම් එක ම දුවක් වුව.

යහපත. පැහැපත. රුපත" (දිවියම්ගලිකා කරාව).

"සෞර ක්ලාන්ත වී යැ. මියෙහි කෙළ සිදි ගියේ. ගබරයෙන් ස්වේද බස්සී" (අංගුලිමාල දමනය).

අනෙකුත් නිර්මාණාත්මක ගදුෂකාතිවලට වඩා තරමක් උපමා බාහුල්‍යයෙන් අවම

රීතියක් මෙහි ඇත. අනියමාර්ථ අප්‍රාණවාවී උක්ත පද සමග 'ඒක' ප්‍රත්‍යායද අනුක්ත පද සමග 'ආක්'

ප්‍රත්‍යායද අමාවතුරෙහි බහුලව දැකිය හැකිය. රන් විමනෙක් ඇති. / රිදී දමක් බඳු. මේ ආකාරයට අමාවතුරෙහි රචනා රීතිය, කථා රීතිය, ආඛාන රීතිය, හාජා හාටිතය යනාදිය හඳුනාගත හැකි

මේ ආදි වශයෙන් අමාවතුර දෙස බලන විට පෙනී යන්නේ පොදු ජනයා ප්‍රිය නො කරන බොහෝ අංශයන් උගෙන්ගේ විශේෂ සැලකිල්ලට හේතුවන බවයි. මෙම නිසා ගුරුලිගෝශීත්තේ අමාවතුර හක්තියට නොව බුද්ධියට ලැබන ගුන්ප්‍රයක් වශයෙන් හැඳින්විය හැකි ය.

පොලොන්නරු යුගයේ දී බුදු ගුණ වැනු සිංහල ලේඛකයෙන් අතර විද්‍යාවතුවර්ති පධිකුමාට විශේෂ තැනක් හිමි වෙයි. එනම්, පොලොන්නරු යුගයේ රිතින ගදුෂ කාති අතර මීලගට විශේෂ තැන්හි ලා ගැනන්නේ විද්‍යාවතුවර්තින්ගේ අමාතාවහ නම් කාතියයි. ගුරුලිගෝශීත්තු බුදුන් වහන්සේගේ "පුරිසදම් සාරථී" නම් ගුණය පමණක් වැනු අතර විද්‍යාවතුවර්තින් බුදුන්වහන්සේගේ සියලු ම ගුණ ගැන කෙටියෙන් හේ කිමත දුරු උත්සාහයේ ප්‍රතිලියක් ලෙස අමාතාවහ කාතිය ගැනීය හැකි. නව මගක් ඔස්සේ යමින් සිංහල හාජාව හා සාහිත්‍යය පෝෂණය කළ ග්‍රේෂ්ඨ ලේඛකයෙකු ලෙස විද්‍යාවතුවර්තින් හැඳින්විය හැකි ය. අමාතාවහ වනාහි සත්පුරුෂයන් විසින් කන්නමා අසභු පිණිස රචනා කළ ග්‍රේෂ්ඨමත හක්ති කාව්‍යයි. "විද්‍යාවතුවර්තින් විසින් කළ අමාතාවහ නම් බුද්ධ වරිතය තිමි". යන නාම සන්දර්ජන පාඨය ගුන්පාවසානයෙහි බුද්ධිමෙන් එය විද්‍යාවතුවර්තින්ගේ ම කාතියක් බව සනාථ වේ. අමත්+අාවහ යන පද සන්ධි විමෙන් අමාතාවහ යන අර්ථය ලැබේ. නිර්වාණ සංඛ්‍යාත වූ අමත්‍ය ගෙන දෙන යන අරුතින් මෙම නම යෝජාව විය හැකි ය. එහෙත් ගුන්පාය ව්‍යවහාරයට පත් ව ඇත්තේ 'බුත්සරණ' යන නාමයෙනි. එලෙස බුත්සරණ යන අපරනාමය ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ සැම ගුන්පායයක් පාසා ම බුදුන් සරණ යෙමි. බුත්සරණ යා යුතු යනුවෙන් සඳහන් වන නිසා මෙලෙස යෙදු බවට සැකයක් නැතු.

බුත්සරණ පොතෙහි කරන වූ විද්‍යාවතුවර්ති සැබේවින් ම විද්‍යාවතුවර්තියෙකි. සම්බුද්ධ බරුමයෙහි හා නොයෙක් ගාස්තුන්තරයන්හින් අප්‍රතිහත බුද්ධි ප්‍රහාවයකින් යුතුක්තයෙකි. පැරණි සිංහල ගුන්පා කර්තාවරයාන් අතරෙහි ප්‍රක්ෂායානයෙන් විද්‍යාවතුවර්තින්ට සම වන්නේ කවිසිංහි රචනා කළ කලිකාලසර්වයු ක්‍රීඩ්වර පණ්ඩිත දෙවනි විෂයබාහු රුතුමා පමණකි (සෝරත හිමි, 1931).

බණ දෙපුම ගැන බුත්සරණ පොහේ තැන කථා කරයි. බණ දෙපුම ජනපීය ව තිබුණු බවක් මේ කිමිවලින් හැගේ. බණ දහම් පොත් බිජිවන්නට පවත් ගැනුණේ පොලොන්නරු අවසාන කාලයේ සිට ය. එනිසා බුත්සරණ ලියැවුණේ රට පසු ව විය යුතුයි. තද හෙත් ගතිය මෙන් තද සකු ගතිය ද ගදු ලේඛනයේ දක්නට ලැබෙන්නේ පොලොන්නරු යුගයේ දි ය. මේ දෙවිදිය ඔපමටටම වී ව්‍යවහර නුරුවට සිංහල ගදු රචනය පිළියෙළ වී ආයේ දැඩිදෙනී යුගයේ සිට ය. බුත්සරණ මේ ඔපමටටම සිංහලයෙන් ලියැවිණ. එනිසා එය දැඩිදෙනී කළ පොතක් විය යුතු ය. එසේ තරකක කළ ඒ විවාරකයා බුත්සරණ දැඩිදෙනී යුගයේ පත් පොත් ගොඩට දමා වීමර්ණයක යෙදෙයි” (සන්නස්ගල, 1994).

පක්ෂ්‍යාකිත්ති හිමියේ බුත්සරණ පොලොන්නරු යුගයට ඇතුළත් කළහ.

ආචාරය ගොඩකුණුරත්, ආචාරය සන්නස්ගලත් ගුරුල්ගේමින්ගේ ආහාසය බුත්සරණින් පෙන්වා දුන්හ. සන්නස්ගල (1994) සිංහල සාහිත්‍ය ව්‍යුහයෙහි ඇතුළත් කරුණු හෝ බාහිර සාධක තුළින් නම් බුත්සරණ පොලොන්නරු යුගයට අයත් බව පෙන්වන විශේෂතාවක් නැතැයි කියන පරණවිතාන ඉරිහු එය පොලොන්නරු යුගයේ කානින් අතරට දමා සාකච්ඡා කරති (Paranavitana, 1960).

උපමා පද්ධතිය වැනුමෙන් පසු ගුන්ථය අවසන් බවක් පෙනෙනැයි ද, වෙස්සන්තර කථාව කතා විසින් ම හෝ අන්යෙකු විසින් හෝ පළමුව කරන ලදුව තිබූ පසු ව පොතට එකතු කරන ලදයි ද, එහෙත් එකතුවීමේ දී කරනාගේ බස් වහරින් ම පිවිසුණු බවක් දක්නට ලැබේය (සන්නස්ගල, 1994).

බුදුසරණ ගෙන කානිය අරඹන කරන ජාතක කථාව සිහි කරවමින් විවිධ වූ බුදු ගුණ හා බුදු බව ලැබේමේ දී මාර පරාජය උසස් කාචාමය වරණනයකින් තොබවන ලදී. දිරිස ලෙසින් කළ අගනා වරණනා අතර අංගුලිමාල දමනය, නාලාගිරි දමනය, නත්දෙපනන්ද දමනය, මහා බුහුමයා හා කාචාප සොහොයුරන් තිදෙනා දුම්ම, ලිවිජල් කථාව, පටාවාරා කථාව හා තුසිත දෙවිලෝ ගමන ද ඇතුළත් වේ. හිමාලය, තවිනිසාව, සතර මහාද්වීප, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය ද විස්තර සහිතව කියන කරනා වෙස්සන්තර ජාතකය විස්තර සහිත ව එහි වර්ණීත බව ද මූලාශ්‍ර කානිය ම එකට නො බැඳුණු දිරිස වූ ධර්මදේශනාවක ස්වරුපය ගන්නේ යයි ද සඳහන් කරයි (Godakumbura, 1995).

අනුගමනය කරන ලද රචනාපත්‍රම දෙස බලන විට බුත්සරණ, අමාවතුරට හාන්පසින් ම වෙනත් ස්වරුපයක් ගෙන ඇතු. අමාවතුර පළමුව මැනවින් සකස් කෙරුණු කුමයක් අනුගමනය කළ අතර බුත්සරණ එවැනි නියමිත සැලැස්මක් අනුගමනය නො කෙලේය. එය කානියේ කළාත්මක හාවයට අඩවියක් නොවේ. අවනතා ගුණ සම්බුද්ධයක් ඇති බුදු හිමි ගැන වරණනා කරන විට එවැනි නියත සැලැස්මක් අනුගමනය කිරීම නොපොහොනා බව කතුවරයා වටහා ගැනීමයි.

බුත්සරණෙන් විශේෂතා රාජියක් විවාරකයන් විසින් දක්වයි. “බුත්සරණ හක්ති සාහිත්‍යයට පිරිනැමු අනරස උපහාරයකි.” නිවැරදි හඳුන්වනු ලදු බුත්සරණ කතාගේ සිතෙහි කිදා බැසගෙන තිබූ බුදු හිමියන් පිළිබඳ වූ ආරාය-හක්තිය ගොරවය පොත් හැම වචනයක ම හැම වැකියෙකින් ම පෙනී යාම විශේෂත ම ලක්ෂණයකි. උස් හඩින් කිය වූ තරමට ම ඇසීමෙහි රුවිය පිණිස වන හෙයින්, මහ පිරිස් මැද කරන දහම් දෙපුමක සිරියට කියවීමෙන් ලො ගත හැකි බව ද තවත් ලක්ෂණයකි. බුත්සරණෙහි ඇති ගිත ස්වරය මේට බෙහෙවින් හේතු වී ඇතු. බුදු ගුණ සාගරයට කැමති තැනකින් ඇතුල් විය භැක සේ බුදු ගුණ සපුරින් බිඳික් වන්න බුත්සරණ ගුන්ථයට ද ඕනෑම ම තැනකින් ඇතුල් ව ගත හැකි සේ ලියැවී තිබීම අනෙක් ගුන්ථ අතරින් වෙසසින් කැපී පෙනෙන ලක්ණකි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දක්වන පරිදි, “තැනට සුදුසු උපමා රෙසකින් ගත සම්ලංකාත වූයේ ය. විද්‍යාවත්වරයින් උපමා තීමෙන්, කාලිදාසයන් පවා පරදවති.” මෙකල ලියැවුණ වැදුගත් ම උසස් ම ගුන්ථයක් වන අමාවතුර ද පරයා ජනපීයතාවයක් ලැබුයේ, මෙවැනි හේතුන් නිසා ම විය යුතු ය.

බුත්සරණ ගදු කාචා ස්වරුපයක් උසුලයි. කාචා ගණයෙහි ලා සැලැකිය හැකි ගදුයෙන් ලියැවුණු ඕනෑම ම රචනයක් ගදු කාචා යාචායක් වශයෙන් ගිණිය හැකි වුව ද බුත්සරණ සිංහලයේ අනා ගදු කාචායන්ගෙන් වෙන් කරන ලක්ෂණ ද වේ. ගදුයෙන් ලියන ලද වුව ද වෘත්තයකට අයත් ලක්ෂණය එහි ඇතු. සාමාන්‍යයෙන් පදා පිළිබඳ සැලකෙන වෘත්තය බුත්සරණෙහි ඇතුම් තැනෙක බල පා ඇති අයුරු ගුන්ථය කියවීමෙන් පෙනී යන කරුණකි. කුඩා රාල කිහිපයක් එක් වීමෙන් විභාල තරංගයක් ඇති වන්නා සේ කෙටි වාක්‍ය බණ්ඩ කිහිපයක් එක පිට එක පැටුවීමෙන් දිරිස වාක්‍ය ඇති වේ. එබදු දිරිස වාක්‍ය මෙම ගදු රිතියේ විශේෂ ලක්ෂණයකි (කුලසුරිය, 1961).

ඩුත්සරණේ කතා කලාවේ විශේෂත්වය අමාවතුරේ අගුල්මල් දමනයත් ඉත්සරණේ අංගුලිමාල දමනයත් තුනාත්මක දැංච්ටියකින් තත්ත්ව නිරික්ෂණය කරන්නෙකුට අවබෝධ කර ගත හැකි ය. අමාවතුරේ දී ගුරුල්ගෙෂීම්න් අංගුලිමාල දමනය උද්දේශ, නිරදේශ, ප්‍රතිනිරදේශ, නිගමන යන රටාවට කථා වස්තුව අනුපූර්වක සිද්ධි කළන ක්‍රමයට ඉදිරිපත් කර තිබේ. අමාවතුරේ අගුල්මල් දමනය මේ රටාවට අනුව ආරම්භ කර ඇත්තේ මෙසේ ය.

“අගුල්මල් සෞරජු දුම් පරිදි කි සේයැ යත් කොසොල් රජුගේ හර්ග නම් පුරෝහිතයා පිණිස මත්තාණි නම් බැමිණි පුතුකු ප්‍රසට කළා...”

මෙසේ අනුපූර්වක වෘත්තාන්ත කළන ක්‍රමයට පාලි මූලාශ්‍රයට සම්පූර්ණ වෙතින් පුළුල් ක්ෂේත්‍රයක සෙමින් ගා බස්නා රටාවකින් අමාවතුර අංගුලිමාල දමනය කරදී දී විද්‍යා වකුවරිතින් අගුල්මල් කතාවේ වඩාත් හාවචාහි ස්පර්ශනීය අවස්ථාවෙන් කථාව ආරම්භ කරනාතේ මෙසේ ය.

“තව ද දහසක් ඇගිලි කපා ගුරු ප්‍රජා කරමියි මහවතට බැස යමයාගේ දළ සේ හයංකර වූ කඩුවත් ගෙන වාත වේගයෙන් දිවැ මිනිසුත් මරා ඇගිලි ගෙනැ ගෙතු ඇගිලි කරලීමෙන් අංගුලිමාල යැයි ප්‍රසිද්ධ වියැ.”

ඩුත්සරණ කරුවා ස්වකිය ප්‍රතිඵා ශක්තිය මෙහෙයවා කථා වස්තුවේ උද්වේගකර හාංචාත්සන්න අවස්ථා මතා සංයෝගිකින් තෝරා ගෙන පැවු ක්ෂේත්‍රයක වේගයෙන් ගා බස්නා රටාවකින් අමාවතුර කරුවා අනුදත් උද්දේශ, නිරදේශ-නිගමන ඕස්සේ ඉදිරිපත් කරන වාර්තාමය රිතිය වෙනුවට ස්වකිය ප්‍රතිඵා ශක්තිය මෙහෙයවාපාලි මූලාශ්‍රයට ආසක්ත නොවී ගොතා ජනයාගේ හාව තීවුකරණයට හා හාව පවිත්‍රිකරණයට විෂය මූලික වන සේ ඔවුන් තුළ නව්‍ය රැවිකත්වයට ඉඩ ලබා දෙන අයුරු දැකිය හැකි ය. ‘මධ්‍ය කාලීන සිංහල කළා’ නම් ගුන්පෑයේ ආනන්ද කේ. කුමාරස්වාමි මහතා නව්‍ය රැවිකත්වයක් උපද්‍රවා ලිම දිජ්ටාවාරයේ සංවර්ධනයට හේතු වන බව පවසා තිබේ.

හින්න රැවික ගේතාන් තුළ එඟඳු නව්‍ය රැවිකත්වයට ඉඩ සලසමින් අගුල්මල් දමනයේ මූල සිට කථාව ඉදිරිපත් කිරීමේ රටාව බැහැර කරන වකුවරිතින් හක්ති කාව්‍යයක් පොලොන්නරු කාලීන ගේතාන්ට හඳුන්වා දීමේ අහිපාය ද සිතේ ඇති ව කථාවේ හාර්ධිකමය අවස්ථා තෝරාගත් ආකාරය හා ඒවා වර්තමාන කෙටිකථා කරුවෙකු මෙන් විෂය බද්ධ ලෙස නිර්පෙණය කර තිබෙන ආකාරය උත්කාෂේය කිවිත්වයක ලක්ෂණ හෙළි කරයි. මෙම කථාවෙහි උද්වේගකර අවස්ථා තෝරා ගෙන ඒවා රසහාව විභාවනය වන සේ ස්පර්ශනීය ලෙස ඉදිරිපත් කිරීමට තිබු කුසලතාවය අංගුලිමාල සිටි වනය දෙසට බුදුන් වහන්සේ වැඩිම කරන අවස්ථාවේ ඒ අසල සිටි දර ගෙනෙන තණ ගෙනෙනපූද්ගලයන්ගේ සිතුවිලිවලට රවකයා සමවැදි කරනු ලබන පහත දැක්වෙන වර්ණනා ප්‍රදේශයෙන් ද සිතා ගත හැකි ය.

“වහන්ස ඒමග නොවැඩිය මැනවා. ඒ නුඩු ඉදිරියේ වල් කඩි මුව නොහඳනන පියනුදු නොහඳනන ගුමන් බාජ්මණයන් පෙරමැ නොහඳනන මෙලෝ පරලෝ නොදන්නා දුටු දුටුවන් මරා ඇගිලි කපා එසින් මාල ගොතා කරලන කජ් හින්නක් සේ රජ් වූ අංගුලිමාල නම් සෞරක් ඇතුළු.”

මෙම අවස්ථාව ම ගුරුල්ගෙෂීම්න් අමාවතුරේ දී වාර්තාමය රිතියකට ඉදිරිපත් කරයි.

“මහණ ඒමගට නොයා. ඒමග අගුල්මල් නම් සෞරකා. දුරුණු ලෙහෙ මුඩු අත් ඇත්තේයැ.”

ඩුත්සරණ හා අමාවතුරෙන් උදුරන ලද එක ම විෂය ප්‍රදේශය වර්ණනයට යොදා ගත් මෙම වර්ණනා බණ්ඩවලින් පැහැදිලි වන්නේ අමාවතුරට වඩා ඉත්සරණ කරුවා ස්වකිය හැගුම් සංවුහය ගේතා ජනයාට මුළා හැරීම සඳහා උපාශ්‍රය කරගත් වාර්ග සංවුහය ව්‍යුහ ගුණයෙන් හා හාර්ධිකමය බවින් අනුන බවයි. කිවිත්වයෙහි උරගල ගදා කාව්‍ය බව සංස්කාත කාව්‍යානුශාසකයෙකු මෙසේ දක්වයි.

“ගදා කිවිතා තික්තා වදන්ති” කිවිත්වයේ උරගල ගදා මාධ්‍ය බව පැවසෙන මෙම අව්‍යාසනයට ආවර්යයක වන ආකාරයට කථාවේ උද්වේගකර අවස්ථා මූල්‍ය අර්ථයට හා රසයට හානි නො වන ලෙස විෂය බද්ධ ලෙස ගේතා ජනයාගේ සංවේදනයේ නිරවේදය හෙවත් ගාන්ත රසය උපද්‍රවන ආකාරයට අංගුලිමාලගේ විත්ත වෘත්තියට සම වැදු මහෙන්විද්‍යාදුයෙකු මෙන් කරනු ලබන පහත වර්ණනයෙන් ද සිතාගත හැකි ය.

“දතිම ස්වාමිණී හැදින්නෙම් ස්වාමිණී මහාමායා දේවීන් වහන්සේගේ ප්‍රත්‍යුවන් වහන්සේ නුඩු වහන්සේ ද? ගුද්ධේදාන ර්ජ්පූරුවන් වහන්සේගේ ප්‍රත්‍යුවන් වහන්සේ නුඩු වහන්සේ ද?

గැන්තවු කරන පවි ස්වාමීන් ඇසට පෙනිණි ද? මෙතෙක් තැන් පුදෙකලා වැ වැඩියේ ගැන්තවු කෙරහි කළ කාරුණායෙන් ද දිවි පමණින් සරණ වම්මි. ඇස නිවි ගියේ ය. සිත සැහැහි ගියේ ය. කළ පවි ගෙවී ගියේ ය.”

අංගුලිමාලගේ සිත සම වූදුණු විලාශයෙන් සිට රවකයා කරන මෙම වර්ණනය භාර්දිකමය ව්‍යත් යාති රමණිය ව්‍යත් ප්‍රස්ථාතය උචිත ව්‍යත් විද්‍යාවතුවර්තින්ගේ වින්දන ගක්තිය, පරිකල්පන ගක්තිය මෙන් ම භාජාව රසාලාප්ත්ත ව හසුරුවා ගැනීමේ පරිවය ද පෙන්වන අතිය ප්‍රබල ආදර්ශයක් ලෙස දක්විය හැකි ය. මෙම වර්ණනයේ ‘ස’ කාරුණුප්‍රාසය අවස්ථාවට උචිත රසභාව උදෑෂීපනය වීමට ප්‍රබල සේ ආධාර වේ.

උපද්‍යා ගැනීමට ඉඩ ලබාදෙන ආදර්ශයක් ලෙස නාලාගිරි දමනය සැලකිය හැකි ය.

“ලේඛකසා යද් රුපම්  
විතෙ හවති තද් රුපම්”

යන අනුභාසයෙන් ලේඛකයා හට යම් රුපයක් වේ නම් ඒ රුපය විතුයෙහි ද වන බැවි කියැ වේ. මනා ලෙස වර්ණ සමාවේශනයෙන් විතුයක් මතා ලෙස වන සමාවේශනයෙන් ගදු හෝ පදා කාව්‍යයක් ඇති වේ. බුත්සරණ කරුවා නාලාගිරි දමනයේ ද නාවෝවිත සන්දර්භයක් ස්වතිය පරිකල්පන ගක්තියෙන් නිර්මාණය කළ හැකි ආකාරය නාලාගිරි දමනයෙන් දැකිය හැකි ය. නාව්‍යමය දාජ්ට් කේර්ණය මතා සංයමයෙන් හසුරුවා යන හැකි දුර්ලන ක්‍රියාවෙන් බුත්සරණෙන් නාලාගිරි දමනයෙන් අත්දැකීමට ප්‍රථමවන. මේ කාලී උපාගුය කරගෙන ඇති එම නාව්‍යමය සන්දර්භය ගොතා ජනයාට වඩාත් ස්පර්ශනිය ලෙස ගැටුමක් ඇති වන ආකාරයට ඉදිරිපත් කර තිබෙන එම කාලීවී (climax) උප්‍රේම අවස්ථාව මෙසේ ය.

“අැත දුලින් වැසි ගිය ඇත් රුප ය. මැත සට්‍රෙනක් ගණ බුදු රිසින් ඇදී ගිය බුදු රජාණෝ ය. ඇත් කේපයෙන් රත්වැ ගිය යට වැනි ඇස් ඇති ඇත් රුප ය. මැත කරුණායන් තේත්ව ගියැ නිල්මානෙල් පෙනි පරයන ඇස් ඇති බුදුරජාණෝ ය. ඇත් එමු එමු පයින් මහපොලාව පළා පියෙන්තා සේ ඇත් රුප ය. මැත එමු එමු පයින් මිහිකත සහන සහනා වඩා බුදු රජාණෝ ය. ඇත් බැලු බැලුවන් අනේ අනේ තියවන මැත බැලු බැලුවන් සාඩු සාඩු කියවන බුදුරජාණෝ ය.”

ගැටුමක් උද්දේශ කර ගත් අත්දැකීමක් කැමරා කේර්ණයෙන් රුපගත කරන්නාක් මෙන් නාලාගිරි ඇතු බුදුන්වහන්සේ ඉදිරියට සම්ප වන අවස්ථාව සංකල්ප රුප ආකාරයෙන් මෙහි පරිකල්පනය කර තිබෙන ආකාරය දුර්ලන ක්‍රියාවෙන් පෙන්වන්නේ ය. සිංහල සාහිත්‍යයයේ ඇති අතිර්මණිය විශිෂ්ට වැනුමක් බව සියලු සාහිත්‍ය විවාරකයේ එකහෙලා පිළිගෙනිති. මෙලෙස පාලියෙහි ඇති පරිදි කතාවක් මුළ සිට අගට රවනා කරනු වෙනුවත අසන්නාට උපරිම රසයක් වින්දනයක් ගෙන දීමට සමත් වන පරිදි සුදුසු අවස්ථාවකින් පටන් ගෙන උචිව අවස්ථාවට පත් කර නිම කිරීම බුත්සරණෙන් මූලික ලක්ෂණයකි.

බුත්සරණ හක්ති කාව්‍යයක් වන බැවින් ප්‍රශ්නයේ ලක්ෂණ එයට පිවිසීම ස්වභාවික ය. සම්පූර්ණයෙන් ම ධර්මකතා සාහිත්‍යකැයි හැඳින්වීය හැකි පැරණි සිංහල සිහිත්‍යයෙහි පවා බුත්සරණ තරම් හක්තියේ පරම කේර්මාජ්‍යත්ව වූ කාතියක් නැත්තේ ය. එක් එක් ජාත්‍යකාණ්ඩී බෝස්තාන්ත් කළ උදාර ක්‍රියා සිහිපත් කරමින් බුදුරජාන් කෙරහි ප්‍රසාදය දැන්වීම ඔහුගේ භාජා ගෙලුලේ විශේෂිත අංගයකි.

“ධනුර්ධර වැ සුවාසු දහසක් යොදුන් දෙවන දිව්‍යලෘකයට යන හිය සතර රියනක් පමණ තැනට විදිනා බලවත් දහුර්ධරයෙක් ඩු සේ විද්, තමන් විදි සරය ගෙනැ තවිතිසා වැසි දෙවියන් පූජා කරන පමණ මහාබල ඇති බමුණු වැ මියේ දෙවන ජාතියෙහි රන්වන් හංස වැ ඉමි ද පෙර ජාතියෙහි වූ පුරුදුකමට තමන් වහන්සේගේ ගිරියෙහි පත් උදුරා ද නැයන් රකි”

මෙ අනුව බුත්සරණ ගදු කාව්‍ය ස්වරුපයක් උසුලයි. කාව්‍ය ගණයෙහිලා සැලකිය හැකි ගදුයෙන් ලියවුණු ඕනෑම ම රවනයක් ගදු කාව්‍යයක් වශයෙන් ගැනීය හැකි වුව ද බුත්සරණයේ සිංහලයේ අනා ගදු කාව්‍යයන්ගෙන් වෙන්කරන ලද ලක්ෂණ ද වේ. ගදුයෙන් ලියන ලද වුවද වෘත්තයකට අයත් ලක්ෂණ එහි ඇති ඇතු. එමෙන් ම බොහෝ විවාරකයන් පෙන්වා දෙන පරිදි ධර්ම දේශකයන්ගේ ගෙලුය ද ඔහු තම පිතිය සිත්‍ය කරගත්තේ ය. තමා කරන්නේ ගුන්පරවනයෙහි යෙදීමක් වුව ද බොහෝ විට සිතට නගාගන්නේ බණ කියන්නේකුගේ විලාශයයි. වෙස්සන්තර ජාත්‍යකාණ්ඩී ඉදිරිපත්

කරමින්, “තම හට සිනෙහැති නිවන්පුර වදනා කැමති සත්පුරුෂයන් විසින් සාචධාන වැ කන්නමා ඇසිය යුතු” යැයි පැවසුවේ සැබැඳී ධර්ම දේශකයන්ගේ විලාසය ඉදිරිපත් කරමිනි.

බුදුන්ගේ ආශ්චර්යයන් පිවිතය, ගුණ මහිම, මහානුහාව සම්පූර්ණ විලාසය හමුවේ පායකයා ග්‍රාවකයා විස්මයට පත් කිරීමට කතුවරයා සමත් වී ඇත්තේ බණ කිමේ රීතිය බුත්සරණ රීතිය කර ගැනීමෙනි.

“දහම් රසයෙන් ඇස් මරා කන් මරා මිහිර විද විද අසා හිදුනා”, “සතුටින් ඩුන්සුන් තැන හිදිපිය නොහි පැන නැගි නැගි අත් නග නග නටමින්”, “අද මා මුහුණ බලා බණ වදාරන්නේ ය.” වැකි අවස්ථා රේට නිදසුන් ලෙස දුක්විය හැකි ය.

අසන්නන් කන් සිත් පිනවමින් බුදුන් කෙරහි ගුද්ධාවෙන් හා හක්තියෙන් උප්මයෙන් වෙළි යන අයුරින් බස උපයෝගී කරගැනීම අතිශයින් වැදගත් බව ඔහු අවබෝධ කරගෙන සිටියේ ය. බණ කිමේ දී ආරම්භයෙහින් මධ්‍යයෙහින් ගාපාකීම ධර්ම දේශකයාගේ සම්ප්‍රදායකි. විද්‍යාවත්‍වර්තින් ද නාලාගිරි ඇතු දමනය වූ අවස්ථාවහි ඇතුගේ කුම්භස්තලය පිරිමැද “මා කුණ්ජර නාගසමාදා දුක්කාහි කුණ්ජර නාගසමාදා නැති නාගනතස්ස කුණ්ජර පුරතිං හොති ඉතො පරං යතො” යනාදි වගයන් බණ දේශනා කිරීමට පටන්ගත් බව පැවසීමෙන් සම්ප්‍රදාය අනුගමනය කර ඇති බව ප්‍රකට වේ.

උපමා භාවිතය ද බුත්සරණ කතුවරයාගේ කතා කලාවේ විශේෂ ලක්ෂණයකි. දෙසිය හැත්තැවකට අධික වූ උපමා ගණනකින් සමන්විත වූ වෙන ම උපමා කාණ්ඩයක් බුත්සරණෙහි ඇත. විද්‍යාවත්‍වර්තිනු පිව ලෝකය පිළිබඳව මනා අවබෝධයකින් යුත් පුද්ගලයෙකි. සත්ත්ව පිවිතයන්, ගස්වැල් හා පැලැටි පිළිබඳවත් මනා දැනුමක් එතුමන්ට තිබූ බව පහත උපමාවලින් පැහැදිලි වේ. “කටු ඇතිවද ඇතුන්ට මිහිර වූ වැටකේ කොළක් සේ, ඩුරන් සාරා ගොයා ඇවිද් ලබන තිත්ත රස ඇති කලාපුරු සේ, කුවැදු කොටුවන්ට මිහිර වූ මිරිස් කොළක් සේ, කිසි රසක් නැතිව ද මුවන්ට මිහිර වූ කුකුරු මුවන් පක් සේ, වස්සන්ට මිහිර වූ බෙලපුල් කැළිය කොළ සේ....ආදි ලෙස සත්ත්ව පිවිතයේන්, ස්වභාව ධර්මයේන් යථා තත්ත්වය අවබෝධකාට නො ගත් කෙනෙකුට එවැනි උපමා යෙදිය නො හැකිය.

උපමා පිළිබඳ ව විද්‍යාවත්‍වර්තින් කෙරහි තුළයේ අපුරුව රුවිකත්වයකි. උපමා ඉදිරිපත් කරන්නට කෙනෙකුට හැකිනම් එය වියන් බවේ අංගයක් සේ ඔහු සැලකු අයුරු ආලුවක දමනයේ එන පහත උපයෙන් පැහැදිලි වේ.

“ල් හයංකාර වූ පිරිස් මැද ආලුවකයා කෝපයෙන් දිවෙන කලැ තමන් වහන්සේ පිටට යොමු නොවැ බවිත නොනැමී දෙපැලයෙන් එක් ඇලයකට නොනැමී ඉළුරා නිශ්චල කොටැ මරා හෙළාපු ඇස් සගලෙකු, සියලු ලොට මිල කරන් හොත් මෙම්ව වැඩියෙකු රන්වන් පළල් දෙබැම මැද පෙනෙන උරුණරෝම දාතුවකු ඒ රන්වන් පිළුමෙකු බමරවැල දෙකක් මැද පුණු රාජනාසයෙකු උපමා කරහාන් මා හා සුදුසු උපමා නොදුන්නො නැත.”

විද්‍යාවත්‍වර්තින් තම උපමා බොඳේ සාහිත්‍ය මස්සේ මෙන් ම සංස්කෘත සාහිත්‍ය මස්සේ ද යමින් සකසා ගන්නට නොයෙන් විට උත්සහ ගත්තේය. මහුගේ ඇතුම් උපමාවලින් තත්කාලීන සමාජ තොරතුරු රසක් ද අනාවරණය වෙයි. පහත දුක්වෙන උපමාවලින් රුතුන් පිළිබඳ තොරතුරු රසක් අනාවරණය වෙයි. “රජ දරුවන්ට ඉදිකළ හෝජනයෙහි පළමු කොට අග බැඳු මහ වෙදක්හු සේ, ධර්මිෂේය රජ දරුවන් අවස්ථ සමව පවත්නා සඳහා පිළිබඳක් සේ, පොහොසත් රජහු කළ සැප ජනයන් පිළිගන්නා සේ, රජ ගෙදරට නොවැදි දෙනු මනාවුන් ව්‍යක්තින් තුළකන්නට සිට වූ දොරටු ගොවුවක් ඩු සේ ආදි ලෙස ඔහ පිවිතය, ආවාරද්ධම ආදිය පිළිබඳ පාලුව වැටහිමකින් යුත් මනා ප්‍රතිඵා ගක්තියකින් හෙති කවියෙකු බව ඔහුගේ විවිත උපමාවන් තුළින් හෙළි වේ. සිංහල සංස්කෘතියට නැඹුරු වූ උපමා ද විද්‍යාවත්‍වර්තින් හාවිත කොට ඇත.

වැනුමට උවිත බස් වහරක් උපයෝගී කර ගැනීමට විද්‍යාවත්‍වර්තින් සැමවිටම සමත් වී ඇත. ස්වභාව සෙන්දර්ය වර්ණනා කෙරහි ද විද්‍යා වත්තුවර්ති වඩා රුවිකත්වයක් දක්වා ඇත. ජටිල දමනයෙහි එන සරන් කාලය පිළිබඳ වැනුම මනා නිදසුනාකි. ආලුවක දමනයෙහි දී බුදුන් වහන්සේගේ සිරුරින් බුදුරිස් විහද ගිය ආකාරය කතුවරයා දක්වන්නේ අසන්නන් තුළ විස්මය දනවමිනි. එමෙන් ම නාලාගිරි ඇතු දමනය කළ විරියෙහි දී බුදු සිරුරින් සවණක් රස් විහිදු ආකාරය ද විසිනුරු වැනුම මගින් අසන්නා හක්ති රසයෙන් බැඳ තබන තවත් අවස්ථාවකි.

“සක්වල ගල මැඩගෙනැ, අකතිවා බඩී ලොව පැනැ ගෙන මහපොලට ඉක්මගෙන දිවන සවනක් රිසින් මුළු ලොව ගැලෙන්නට වත, මුළු ලොව කසම්ල කැණින් වසන්නා සේ, දිය මෙරලිය මලින් තවහම් කරන්නා සේ, ඉදුනිල් මැණිකින් අතුරන්නා සේ”

කවර රසයකින් යුත් වැනුමක් වුවත් සාර්ථකව ඉදිරිපත් කිරීමට තරම් විද්‍යාවතුවර්තින්ගේ ප්‍රතිඵානය විශිෂ්ට ය. ඔඟාරුය ගැණයෙන් අනුන වර්ණනා කිරීම විද්‍යාවතුවර්තින් කෙරෙහි පිහිටි සහජ ලක්ෂණයකි. ගංගාරෝගන කතාවෙහි විශාලා මහනුවර විස්තරය ද තත්සම පද බහුල වුවුද පායකයාගේ සිතෙහි ආවේගය ඇති කිරීමට සමත් වී ඇත. කවියා නගරයෙහි වූ ශ්‍රී සෞඛ්‍යාගාරය උත්කර්ෂයෙන් වර්ණනා කර ඇත.

අවස්ථාවේවිතව නිර්මිත වැනුම් ඉදිරිපත් කිරීමේ දී විද්‍යාවතුවර්තින් විශ්ව කුසලතාවයක් ප්‍රකට කර ඇත. නාලාගිරි ඇතුළු භයෘති විලාසය දක්වන වර්ණනාව එබදු අවස්ථාවකි.

“එකෙනෙහි මුහුදු දියකද ද්‍රවාගෙන වඩා මුඩයෙන් පිටත්වැ ගිය අව්‍යාච්‍යා හිනි කදක් සේ රජ වූ මතැන්තම හාඛුලුවා ගෙනැ මහපොලාව සඳහා ගැස් ගැස්වක් සේ අනුරාව දෙවමින් ගිගිරු හඩින් මුළු නුවර අසනිපාතයක් සේ තත්ත්වමින්, කොළයෙන් පැය ඇදුම් කෙනෙහි මැ මකුල් යුත් ක්‍රමාන්ත්‍ය සේ බැඳුම් යම් බිඳු සුනු විසුනු කෙරෙමින් තෙලිමු දුලියක් උපුරන්නා සේ බැඳුම් ක්‍රමාන්ත්‍ය පෙරලි සිට් ඇණැ තු තු කෙරෙමින් සිට් ඇත් හැ පැහැර දුලි කෙරෙමින් බිඳු ක්‍රමාන්ත්‍ය හකුලා දළ හස්සෙහි තබාගෙනැ.....”

එමෙන් ම අංගුලිමාල දමනය අවස්ථාවෙහි ද කතුවරයා එය නිර්මාණය කර ඇත්තේ ඉතා සැපිවී ආකාරයෙනි. බුද්ධ විලාසය දුටු මුවර නාදය ගුවනය කළ මිණිමරු අංගුලිමාල ද පුරාණ අනිජකගේ මොලොක් ප්‍රකාශී විලාසයට යලි ප්‍රවිෂ්ට වීමට බොහෝ කාලයක් ගත නොවී ය. මෙහි දී විද්‍යාවතුවර්තින් ඔහුගේ මානසික පරිවර්තනය ව්‍යනයෙන් විතුනය කරන්නේ අතියා විත්තාකර්ෂණීය විලාශයෙනි.

“එම් මිහිරි රුව ඇස හෙත් හෙත්, එම් මිහිරි කටහඩ කන හෙත් හෙත්, දකුණින් ගත් කඩුව වැට් හෙන බව නොදුන වමතින් ගත් පළග විවිධෙන බව නොදුන දෙක දෙයතින් හෙලා ශ්‍රී පාදයෙහි වැද වැනිර ගොස්”

නාලාගිරි දමනනය අවස්ථාවේ අසූ මහ ගුවකයෙන් වහන්සේලා හා පිරිවර පන්සියයක් හිසුන් වහන්සේලා රජගහනුවර පිහිටි අවලොස් විහාරයන්හි සිට වේළවන විහාරයට රස් වූ ආකාරය අසන්නා තුළ ගුද්ධා හක්තිය දක්වීමට යොදාගෙන ඇත.

“බුදු බල දන්නා ගුද්ධා සම්පන්නයේ අස අපගේ ස්වාමී වූ තිලොගුරු සමාජක් සම්බුද්ධයන්ට ඇතෙකක් තම් කුමක් කෙරේද? යාන බලයෙන් මුළු ලොව දිනු හි කාය බලයෙන් කෙළ දහසක් ඇත්තන්ට බල ඇත්තාහ....”

නව නාට්‍ය රසය ම අන්තර්ගත යැයි කිවහැකි වෙස්සන්තර ජාතකයෙහි සන්දර්භය පමණක් නොව අවස්ථාවට උවිත ලෙස බස හැසිරවීමට කතුවරයා තුළ තිබු දක්ෂතාව එහි සිත් ගන්නා බවට හේතු වී ඇත. දක්ෂ ලෙස බස හසුරුවමින් සාර්ථක ලෙස රස නිශ්පත්තියෙහි යෙදෙමින් ඉදිරිපත් කෙරෙන බුත්සරණයෙහි වෙසනුරු දා පුවත එහි කතුවරයාගේ සමත්කම් එලිකෙරෙන කැඩ්පතකි.

බුත්සරණ ලිය වී ඇත්තේ සාමාන්‍ය උගතුන්ට කියවා තේරුම් ගත හැකි සාමාන්‍ය සිංහල ව්‍යාවහාරයකිනි. ගැඩ සංස්කෘතිය හෝ අමාවතුරෙහි දක්වෙන පැරුණී හෙළ වහර හෝ විද්‍යාවතුවර්ති අනුගමනය නො කරයි. විද්‍යාවතුවර්තින් සංස්කෘති වවන මෙන් ම පාලි වවන ද මිගු කොටගෙන ඇත. දෙමුල වවන මද වශයෙන් හාවිත කර ඇත. සංස්කෘති ගද්‍ය රිතියෙන්, ධර්ම දේශනා ගෙලියෙන් සම්මුළුණයෙන් බුත්සරණ රිතිය සකසා ගෙන ඇතැයි විවාරකයේ පවසනි. එහෙන් විද්‍යාවතුවර්තින් වඩාත් සුගම මිගු සිංහලය බුත්සරණ සඳහා උපයෝගී කොට ගත්තේ ය. බොහෝවිට දාර්ශනික ධර්ම කරුණු ඉදිරිපත් කිරීමේ දී සංස්කෘති හාඡාවට ඔහු වඩාත් නැවුරු වී ඇත. විද්‍යාවතුවර්ති එසේ සංස්කෘතියට වඩාත් ලංලෙමින් ධර්ම කාරණා පැහැදිලි කිරීමට උත්සන ගත් අවස්ථාවක් පහත දක් වේ.

“සිතිහි උපදානා වෙතසිකයේ නම් මෙතෙකැ මහා භුතයේ නම් මෙතෙකැ ඔවුන් නිසා පවතිනා උපදායා රුපයෙන් නම් මෙතෙකැ විත්තයට ලක්ෂණ - රස - ප්‍රත්‍යාපස්ථාන පදන්ත්‍රාන

නම් මෙයැ. ස්පර්ෂ වේදනා සංඝාදී වෙතසික ධරුමයන්ගේ වෙන වෙන ලක්ෂණ - රස ප්‍රත්‍යුපස්ථාන පාදස්ථාන නම් මෙයැ....”

සංස්කෘත මෙන් ම පාලි වවන ද යොදා ගත් අවස්ථාවක් ලෙස,

“රුපස්කන්දාදී පක්ෂවස්කන්ධයන් කෙරෙහි පොවා දුක්ඛ සත්‍යාදී වතුරාරය සත්‍යයන් කෙරෙහි පොවා වක්බායතනාදී දොලාස් ආයතනයන් කෙරෙහි පොවා වක්බූ බාතු ආදී අටලාස් බාතුන් කෙරෙහි පොවා සති සම්බාජ්කංගාදී සප්ත විධි බොජ්කංගයන් කෙරෙහි පොවා සිල විසුද්ධී ආදී සප්ත විසුද්ධීන් කෙරෙහි පොවා විතර්කාදී ද්‍රානංගයන් කෙරෙහි පොවා දාෂ්මි ආදී අභ්ය මාරුගයන් කෙරෙහි පොවා.....”

ගලද රසය පිළිබඳ විද්‍යාවතුවර්ති අවධානය යොමු කළ බව බුත්සරුනීන් පැහැදිලි වේ. ඔහු ඒ සඳහා සමාන වවන එකතුන කිහිප වරක් හාවිත කොට ඇත. “මේ කටයුතුයැ මේ තොකටයුතුයැ මේ බිනිය යුතුයැ මේ තොබිනිය යුතුයැ මේ සිතිය යුතුයැ මේ තොසිතිය යුතුයැ”, “දුටු දුටුවන් ඇසු ඇසුවන් බිනු බිනුවන් ගැනී කරමින් සිනෙහැනී කෙරමින් වඩා බුදුන්”, “දෙර දෙර මිනියැ ගෙයි ගෙයි වලාමැ ඇසු ඇසු කළුලිය සිත සිතගාකයැ”, “සමහර තැනෙක් ගොඩ ගොඩ වේ ද සමහර තැනෙක් වල වලැ වේ ද සමහර තැනෙක් සම සම වේද එස්මැ පොලාව ගොඩ ගොඩ තැන් ගල් වේ. වල වලැ තැන් මුහුදු වේ. සම සම තැන් ද්වීප වේ”.

විද්‍යාවතුවර්තින් සමාන වවන එකතුන කිහිප වරක් හාවිතය තුළින් අනුප්‍රාස රසය කෙරෙහි ද සය අවධානය යොමු කොට ඇත. “ඒ මිහිරි රුව ඇස හෙත් හෙත්, ඒ මිහිරි කටහඩ කන හෙත් හෙත්, දැකුණුනින් ගත් කඩුව වැට් හෙන බව තොදාන වමතින් ගත් පළුග විවිහෙන බව තොදාන දෙක දෙයතින් හෙලා ග්‍රී පාදයෙහි වැඳ වැටිර ගොස්”.

නව ගෙක් ගත් සාර්ථක ලේඛකයෙකු වශයෙන් විද්‍යාවතුවර්ති උසස් තැනක් හිමිකරගන්නා බව මේ අනුව පෙනී යයි.

දිරීස වාක්‍ය හාවිතය ද බුත්සරණෙහි සුලඟ ය. මේ නිසා ඇතැම් විට පායිකයා වෙහෙසට පත්වන සුලඟ ය. බුත්සරණෙහි බොහෝ තැන්වල දක්නට ඇත්තේ ප්‍රන ප්‍රනා කීමති. එස්ම ප්‍රන ප්‍රනා කීමත් බසේ ගිතවත් බවත් ඇති වෙයි. එස්ම කරුණ ආදී රසයන් උද්දීපනය කර පෙන්වීමට එය මහත් උපකාරයක් ද වෙයි. බුත්සරණෙහි දිස්වන මෙබඳ ප්‍රනරක්තියෙන් යුත් දිරීස ගෙලිය ගැන පවසන මාර්ටින් විකුමසිංහ මහතා එය පෙරහැරකට පාවඩ දුම්මක් ලෙස භාෂුන්වෙයි. එස් වුව ද අමාවතුර පොදු ජනයා අතර ජනප්‍රියත්වයෙන් අඩු වීමට සේතු වූ කරුණු අතුරින් එය ද එකක් වෙයි. බුත්සරණෙහි එවැනි ප්‍රනරක්ති ලක්ෂණ අඩංගු අවස්ථාවක් ලෙස පහත පායිය දැක්වීය හැකි ය.

“වියත් සේ කියා නිමවත්, මහත් සේ කියා නිමවත්, කරුණා ඇති සේ කියා නිමවත්, තුවන ඇති සේ කියා නිමවත්, පිනැති සේ කියා නිමවත්”.

ජාතක කතාවත් වේවා වෙනත් පුවා දැක්වීමක් වේවා අසන්නා තුළ ඒ සිද්ධිය කතා වස්තුව පිළිබඳ ව කුණුහළය දනවන පරිදිදෙන් ඇරැඹීම විද්‍යාවතුවර්තිගේ සිරිත වෙයි. මාර ස්ත්‍රීන් තිදෙන බුදුන් පොලඹවා ගැනීමට වෙහෙස දුරු අවස්ථා මෙන් ම විස්ක්වීමානවිකාව බුදුන්ට වෝදානා කළ හා දෙවිදත් බුදුන් වෙත ගල් පෙරදු අවස්ථාවත් මිට තිදුසුන් කොට දැක්වීය හැකි ය.

බුත්සරණ මගින් පෝෂිත ගුන්ප කිහිපයක් හැඳුනා ගත හැකිය. එනම් බුත්සරණ සිංහල ගුන්පකරණයට පිහිට වුවකි. බොහෝ ගත්කරුවේ මින් බොහෝ දේ ලබාගෙන ඇතැ. සෝරත නාහිමි විසින් සංගේධිත බුත්සරණෙහි 31, 94, 95 වන අංශාදියෙහි ඇතුළත් ඇතැම් වරණනා සිංහල ගබඳ ලක්ෂණාකාර වෙදෙන ස්වාම්පාදයේ පාලි හාජාවට පෙරලා සමන්තකුට වරණනාවහි යොදා ගත්හ. විදාගම මෙන්මහනෙන්පාමුළ මහතෙරිඳුනගේ බුදුගණාලංකාරයෙහි පෙනෙන විශාලා නගර වරණනාදිය බුත්සරණෙන් උප්‍රවා ගත්නා ලද්දකි. වෙනස නම් මෙහි වූ ගදු වාක්‍ය එහි පද්‍යවාක්‍ය වීමයි. සිංහල ස්ත්‍රීවපවංශයෙහි බොහෝ තන්හි බුත්සරණ වැකි අකුරතිනුද තොවනහස් සේ තිබේ. කාචුයෙක්රයෙහි ද බුත්සරණීන් ලබාගත් අහරණ පෙනෙ. තොයෙක් පොත්වලින් වාක්‍යාදිය ගෙන ලියන ලද සර්වජුණලංකාරයෙහි ද බුත්සරණීන් උප්‍රවා ගැනීම දැකගත හැකිය. ගුත්තිල කාචු සඳහා ද වැන්තැවේ හිමියේ ද විද්‍යාවතුවර්තින්ගේ ප්‍රතිඵානනයෙන් උපකාර ලැබූහ. ස්ධීර්මතනාවලියෙහි දෙනුන් පළක පෙනෙන “මකුල්ප්‍රයක යටිපිට ද උඩුපිට කළවන් තො වන තුරු” යන උපමාව බුත්සරණීන් ගත්තකැසි හැගේ. ප්‍රජාවලියෙහි දිරීස වශයෙන් විස්තර කළ මාරුණිනා කජාවෙනිදී

බූත්සරණයෙහි 31 වන අංශය ද පූජාවලි කර්තාපාදයන්ගේ සිහියට නැගුණු බව පෙනේ. මෙසේ බොහෝ ගුන්පෑ විද්‍යාවකුවර්තින්ගේ කළුත්වයෙන් හා වචනයන්ගෙන් ද පෝෂණය ලද බව කිව නැකිය (සේරත හිමි, 1931).

### නිගමනය

ගුරුලිගොලීන් හා විද්‍යාවකුවර්තින් යනු දෙවිදියක දස්කම්පානා ගත්කතුවරයන් දෙදෙනෙකි. දෙදෙනාම ඉදිරිපත් කරන වාග් විතු, ඉතා දක්ෂ විතු ගිල්පියෙකට සමාන කළ හැකි නම්, ගුරුලිගොලී වනාහි අඩුවෙරුධා ගණනකින් මෙනොට පැහැදිලි වූ සිතුවමක් අදිනා විතුකාරයෙකට සමාන ය. මැනවින් ඇදි ඉරෙන් පැහැපත් බවට වැඩියෙන් පැහැදිලි බව රැකේයි. විද්‍යාවකුවර්ති තෙමේ විවිත වර්ණ සංයෝගයෙන් සිතුවම් අදින විතු ගිල්පියාට සමාන ය. රේඛාට වඩා වර්ණ සංකලනය හෙතෙම අගේ කොට සළකයි. මේ වූකිලි කතුවරයන් දෙදෙනෙකුගේ රවනා ගෙලින් දෙකක් පිළිබඳ ව අවබෝධ කර ගැනීමට නිසුහුතාකි.

වර්තමාන ත්‍යාගකාවල දක්නට ලැබෙන යථාර්ථවාදී රිතිය සිහියට න්‍යාචන ප්‍රාථ්‍යා ක්ෂේත්‍රයක හෙමින් ගළා බස්නා රටාවකින් යුත්, අව්‍යාර්ථික විවාර බුද්ධිය මෙහෙයවා පාඨකයාගේ හඳුවතට තොව බුද්ධියට ගෝවරවන කෙටි වාක්‍ය රටාවන්ගෙන් උපලක්ෂිත පාලි රිතියක් ගුරු කොටගෙන බණ කතා ගෙලියක් උපලධා ගැනීමට සිදු කළ අමාවතුර පොලොන්නරු යුතුගේ ගදු සාහිත්‍ය වංශයේ පෝෂණයට ප්‍රබල අත්වැලක් වූ ගුන්පායක් ලෙස දක්වීය හැකි ය. පොලොන්නරු යුතුගේ වන විට ජනප්‍රියව තිබූ මිගු සිංහලය තොව අනුරාධපුර යුතුගේ 10-11 සියවස්වල ගිලා ලිපි හාජාවට සම්පූර්ණ කළ හැකි අනුරාධපුර යුතුගේ මගධ හාජාවෙන් පාලි හික්මත්වන ලද ගෙලියකට ගුරුලිගොලීන් ප්‍රිය කළ බව පෙනේ. මටසිගුව මනහර රසබර වදන් ගෙළපමින් කෙටි වැකි අතරට දිගු වැකි යෙදීම ගුරුලිගොලීන්ගේ ගෙලියයි. ඒ සඳහා පාලියේ ආභාසය ලබා ඇති බව ප්‍රකට ය. පාලියේ ආභාසය ලැබුව ද තො ලැබුව ද ගුරුලිගොලීන්ගේ ගෙලිය වේගවත් ය, ප්‍රාණවත් ය. ප්‍රවාත්ති කෙටියෙන් ඉදිරිපත් කළ යුතු තන්හි කෙටියෙන් ද, විස්තර වර්ණනා අවශ්‍ය තැනා එලෙසින් ද ගළපා ගෙන රසවත් ලෙස කතා කීමේ සාමාර්ථ්‍යයක් ගුරුලිගොලී තුළ පවත්නා බව යට දැක් වූ නිර්දේශන මගින් පැහැදිලි වෙයි. කළුත්වර නම් ස්වකිය මුණුබුරා කියන පරිදි ම ගුරුලිගොලී කළුත්වරයන්ගේ මුදුනෙහි රුදුණා වූ කිරීටයක් වැන්නේ ය. සාර වූ ඇුනයෙන් ගණ්ඩ්වරයා වැන්නේ ය. ගුරුලිගොලීන්ගේ අමාවතුරින් සිංහල ගදු සාහිත්‍ය වංශයේ පරිණාමය හා අභිව්‍යක්තියට විවිධාකාර ප්‍රාථ්‍යාග ප්‍රස්ථාන කාලීනයාට දෙමින් ප්‍රශ්නයන් සේවාවක් ඉටු වී ඇති බව විද්‍යාවකුවර්තින් විසින් රවිත බූත්සරණ කානිය මගින් හඳුනා ගත හැකි ය.

බූත්සරණ ගදු සාම්ප්‍රදායක් මගින් ම හක්ති කාව්‍යයක් ලෙස ද විවාරක සම්භාවනාවට පාතු වී ඇති අතර පාලි රිතියට වඩා සංස්කෘත රිතියට නැගුරු වූවකි. අමාවතුර රවනා රිතියට වඩා වෙනස් මගක් බූත්සරණ රවනා ගෙලිය තුළ වූව ද තම ගුරු ගුන්පාය ලෙස අමාවතුර හාවිත කර ඇති බව හඳුනා ගත හැකි ය. බූත්සරණ කතුවර විද්‍යාවකුවර්ති පත්‍රිතමේ ස්වකිය ගුන්පාය රවනා කිරීමේ ද සිංහල ජනතාවගේ අධ්‍යාත්මය හා විශේෂ සම්බන්ධතාවක් දක්වන පාලි සාහිත්‍යයික කානින් හාවිතයට ගෙන ඇත. එනම් විද්‍යාවකුවර්තින්ට අවශ්‍ය වූයේ සරල බසින් මුදු ගුණ කිමෙට ය. බූත්සරණයෙහි හාජා ගෙලිය දෙස බැඳුව ද එය රවනා වී ඇත්තේ පොදුජන රුවීය වැඩෙන මිගු සිංහල රිතියකිනි. හාජා උපතුම හාවිතයේ දී ද පාලි සාහිත්‍යයට ගැනී තොවී දේශීය පරිසරයන්, තන්කාලීන සමාජයන් නිරුපණය වන ලෙස බස හසුරුවා ඇති. එනම්, සාමාන්‍ය ජනයාට තේරුම් ගත හැකි ආකාරයේ සරල හාජාවත් හාවිත කරමින් පායක ගුවක මනසෙහි සංකල්ප රුප ජනනය කිරීමට තරම් බූත්සරණ කානිය දාජ්වීගොවර අගුරණු ගුන්පායක් බවට පත් ව ඇති. මේ අනුව අමාවතුර හා බූත්සරණ යන කානින් දෙක ම සිංහල සාහිත්‍යය ගමන් මග තුළ බිඟි වූ අගුරණු කානි දෙකක් වශයෙන් දැක්වීය හැකි ය.

මෙම පර්යේෂණය ශ්‍රී ලංකෙස් සාහිත්‍යයේ ප්‍රාථ්‍යා සන්දිර්ශය තුළ හාජා අන්තරාජාව පිළිබඳ සිදුම් අවබෝධයක් ලබා දීමට උත්සාහ කරන අතර, හාජාමය පරිණාමය පිළිබඳ විද්‍යාව කතිකාවකට දායක වේ. පර්යේෂණය තුළ මිගු සිංහල වර්ධනයට බලපෑ ගදු ගෙලින් පිළිබඳ සවිස්තරාත්මක ගෙවීමෙන් ඇතුළත් වේ. මෙම වැදගත් සාහිත්‍ය කානිවල අන්තර්ගත එතිභාසික හා හාජාමය සූක්ෂ්මතා සඳහා ගැනුරු ඇගයීමක් වර්ධනය කරමින්, හාජාව, සංස්කෘතිය සහ සාහිත්‍යය අතර ඇති සංකීරණ සම්බන්ධතා පිළිබඳ වැඩිදුර පර්යේෂණ සඳහා මග පෙන්වනු ඇති.

### ආක්‍රිත ගුන්පා නාමාවලිය

අමරවංශ හිමි, කොත්මලේ. (2014). සිංහල සාහිත්‍ය ලතා. බොඳේ සංස්කෘතික කටයුතු මධ්‍යස්ථානය.

අමාවතුර. (1948). වැලිවිටයේ සේරත හිමි. (සංස්.)

- කුලසුරිය, ඒ. (1961). සීංහල සාහිත්‍යය 1. සමන් මුද්‍රණාලය
- කුලසුරිය, ඒ. (1963). සීංහල සාහිත්‍යය 2. සමන් මුද්‍රණාලය
- අදානාලෝක හිමි, කේදුගොඩ. (1959). සංස්කරණය.
- තිලකරත්න, එම්. පී. (1984). සම්භාව්‍ය සීංහල සාහිත්‍ය හා පොදුජන රුවීය. ගොඩගේ.
- බරමකිරිත හිමි, නිවත්දම (1952). සීංහල සාහිත්‍යයේ ස්වර්ණයුගය. බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය. පී. 93
- ප්‍රධානාර ගාස්ත්‍රීය සංග්‍රහය. (ඇ). තුන්වැනි කළාපය, මානව ගාස්ත්‍ර පියාය, කැලණීය විශ්වවිද්‍යාලය ප්‍රාවීන භාෂේෂ්පකාර සමාගම (2004). අමාවතුර. පී. 237
- මනමිපේරි, තිලකසිරි. (2013). බුන්සරණ.
- මානවගාස්ත්‍ර පීය ගාස්ත්‍රීය සංග්‍රහය. (2010). ක. 14. මානව ගාස්ත්‍ර පියාය. කැලණීය විශ්වවිද්‍යාලය.
- මානවගාස්ත්‍ර පීය ගාස්ත්‍රීය සංග්‍රහය. (2015). ක. 22. මානව ගාස්ත්‍ර පියාය. කැලණීය විශ්වවිද්‍යාලය මානව ගාස්ත්‍ර පියාය. එම්.ඒම්. මාරකිං උපහාර කළාපය, කැලණීය විශ්වවිද්‍යාලය.
- ලංකානත්ද හිමි, ලඛුගම. (1968). බුන්සරණ. ඇම්. ඩී. ගුණසේන සහ සමාගම
- ව්‍යුරකුණ හිමි (1992). සීංහල සාහිත්‍ය ග්‍රන්ථ පුද්ගලිකා. ගොඩගේ. පිපි. 105-106
- විකුමසිංහ, මාර්ටින්. (1949). සීංහල සාහිත්‍යයේ නැගීම. මහරගම, සමන් මුද්‍රණාලය
- සන්නස්ගල, පී. (1994). සීංහල සාහිත්‍ය ව්‍යාපෘතිය : ආරම්භයේ සිට හූ.ව. 1994 දක්වා. ගොඩගේ.
- සාහිත්‍යය. (1961). ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ ප්‍රකාශනය.
- සාහිත්‍ය විවාර. (1968). ක. 4 පොලොන්නරු යුගයේ සීංහල සාහිත්‍යය.
- සුරවිර, ඒ. වී. (1966). සීංහල සාහිත්‍ය සම්පූද්‍යය. දිපානි මුද්‍රණ ගිල්පියෝ.
- සේරත හිමි, වැලිවිටියේ. (සංස්.). (2000). අමාවතුර: අංගලිමාල දමන කතාව. ගොඩගේ.
- Godakumbura, C. E. (1995). *Sinhalese Literature*.The Colombo Apothecaries.
- Paranavitana, S. (1960). *History of Ceylon*. Vol. I Part ii. Ceylon University Press.
- Wikramasuriya, S. (ඇ). *Classic Sinhalese Narrative Prose: The themes conventions and prose style ‘The Sri Lanka Journal of the Humanities*.